

විනිශ්චයකාරයන්ගේ ආපන

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19
20	21																	

පරිච්ඡේදය 1

- 1 ශ්‍රේෂ්ඨාගේ මරණයෙන් පසු ඉග්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.
- 2 ස්වාමීන්වහන්සේද: යුදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක.
- 3 යුදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය.
- 4 යුදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔවුහු බෙගෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.
- 5 බෙගෙක්හිදී අදොනි-බෙගෙක් ඔවුන්ට සමබවුණේය. ඔවුහු ඔහුට විරුද්ධව යුද්ධකොට කානානිවරුන්ටත් පෙරිස්සිවරුන්ටත් පහරදුන්නෝය.
- 6 නුවන් අදොනි-බෙගෙක් පලාගියේය; ඔවුහු ඔහු පස්සේ එළවාගෙන ගොස් ඔහු අල්ලා, ඔහුගේ අත්පාවල මාපට ඇහිලි කපාදමුවෝය.
- 7 අදොනි-බෙගෙක් කථාකොට: අත්පාවල මාපට ඇහිලි කපාදමනලද රජවරු සැත්තැදෙනෙක් මාගේ මෙසය යට කැම ඇහිදගන්නෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්නේකැයි කීවේය. ඔවුහු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.
- 8 යුදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහනින් පහරදී, නුවර ගිනිලෑවෝය.
- 9 ඉන්පසු යුදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාන රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය.
- 10 එසේ යුදා ඉහතදී කිරියන්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ඡේෂ්මිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නෝය.
- 11 එතැනින් ඔහු දෙබීර්හි වැසියන්ට විරුද්ධව ගියේය. ඉහතදී දෙබීර්ට තිබුණු නම කිරියන්-සේපෙර්ය.
- 12 කාලෙබ් කථාකොට: කිරියන්-සේපෙර්ට පහරදී ඒක අල්ලාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවා දෙන්නෙමියි කීවේය.
- 13 කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දූවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.
- 14 තවද ඇ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙනස් ඉල්ලන්ට ඔහු ඇට සැලැස්විය, ඇ කොටඵවා පිටින් බැස්සාය. කාලෙබ් ඇට කථාකොට: ඔබට ඔනෑ මොකදැයි ඇගෙන් ඇසීය.
- 15 ඇද: මට වරයක් දුනමැනව්; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබෙවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඇට දුන්නේය.
- 16 තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යුදා පුත්‍රයන් සමඟ ඉදිගස් නුවර සිට

ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යුදා කාන්තාරයට ගොස්, සෙනහ සමඟ වාසයකළෝය.

17 යුදා තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔවුහු ගෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමුවෝය. ඒ තුවරට හොර්මා යන නම තැබූහ.

18 යුදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්රොන් හා එහි පළාතද අල්ලාගත්තේය.

19 ස්වාමීන්වහන්සේ යුදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්තාදැමුවේය. නමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්තාදමන්ට නොහැකිවිය.

20 මෝසෙස් කී ලෙස ඔවුහු කාලෙබ්ට හෙබ්‍රොන් තුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්තාදැමීය.

21 බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබ්සිවරුන් පන්තානොදැමූහ. යෙබ්සිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.

22 යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක.

23 යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ තුවර නම ලුස්ය.

24 රැක සිටියෝද මනුෂ්‍යයෙක් තුවරින් එනවා දැක: තුවරට ඇතුල්වෙන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාකරන්නෙමුයයි කීවෝය.

25 තුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔවුහු කඩු මුවහතින් තුවරට පහරදුන්නෝය; නමුත් ඔවුහු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය.

26 ඒ මනුෂ්‍යයා හින්තීවරුන්ගේ දේශයට ගොස් තුවරක් ගොඩනගා ඊට ලුස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය.

27 මනස්සේ බෙන්-ෂෙයාන් හා ඊට අයිති තුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති තුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති තුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම හා ඊට අයිති තුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති තුවරවල වැසියන්වත් පන්තා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.

28 ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔවුහු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නමුත් ඔවුන් සහමුලින් පන්තානොදැමුවෝය.

29 එප්‍රායිම ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්තා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.

30 සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්තා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ.

31 ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශිබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්තා නොදැමුවේය.

32 ආෂෙර්වරු ඒ දේශ වාසිවූ කානානිවරුන් අතරේ වාසය කළෝය, මක්නිසාද ඔවුහු ඔවුන් පන්තා නොදැමුවෝය.

33 නප්තලී බෙන්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙන්-අනාත්හි වැසියන්වත් පන්තා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කළේය. එසේ වුවත් බෙන්-ෂෙමෙෂ්හිද බෙන්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය.

34 අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් තෙරපා හැරියෝය.

35 අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔවුහු බර වැඩට යටත් වූණෝය.

36 අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බිම නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.

22 ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීමට ඇවිත් කථාකොට: මම ඔබ සැම මිසරයෙන් පිටතට පවුණවා, ඔබ සැමගේ පියවරුන්ට දිවුළු දේශයටද ඔබ සැම ගෙනායෙමි; ඔබ සැම සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමි කියාද,

2 මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නා කියාද කීවෙමි. නුමුත් ඔබ සැම මාගේ හඬට ඇහුමකින් නුදුන්නහුය. ඔබ සැම මෙසේ කළේ මක්නිසාද?

3 එබැවින්: මම ඔබ සැම ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔවුහු ඔබ සැමගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙව්වරු ඔබ සැමට මළපතක්ව සිටින්නෝයයි කිමියි කියේක.

4 තවද ස්වාමීන්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මේ වචන කී විට සෙනඟ ගබ්දනගා හැඩුවෝය.

5 ඔවුහු ඒ ස්ථානයට බෝකීම2:5 එනම් අඩන්නෝ. යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය.

6 යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය.

7 සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දැව්වා වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.

8 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ තුන්ගේ පුත්‍ර වූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය.

9 ඔවුහු එප්‍රායිම කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිමනාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය.

10 ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.

11 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.

12 ඔවුහු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවා වූ තමුන්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙව්වරුන් වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙව්වරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය.

13 ඔවුහු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටරොන්ටත් සේවයකළෝය.

14 ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔවුහු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටිනට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.

15 ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔවුහු තද අමාරුවට පත්වුණෝය.

16 එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.

17 එහෙත් ඔවුහු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුමකන්නොදී, අන් දෙව්වරුන් අනුව අනාවාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කිකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔවුහු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය.

18 ස්වාමීන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගුටුවාදුන් කල උන්වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට, ඔහුගේ සියලු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවුසේක. මක්නිසාද ඔවුන්ට පීඩාකළාවූ ඔවුන් පොඩිකළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙදිරිගැම නිසා ස්වාමීන්වහන්සේ අනුකම්පාවූ සේක.

19 නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔවුහු හැරී අන් දෙව්වරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔවුහු තමුන්ගේ

ක්‍රියාවලිත්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නැරියෝය.

20 ස්වාමීන්වහන්සේගේ උදහස ඉග්‍රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඩට ඇහුමකන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්,

21 මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.

22 මෙසේ කරන්නේ ඔවුන්ගේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂාකළාක් මෙන් ඔවුහු ඒ මාර්ගයෙහි හැසිරෙන ලෙස ඒක රක්ෂාකරන්නෝද නැද්දැයි ඒ ජාතීන් කරණකොටගෙන ඉග්‍රායෙල් සෝදිසිකරන පිණිසයයි කියේක.

23 එබැවින් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් යෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා, ඉතිරිකළසේක.

පරිච්ඡේදය 3

කානානිහි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉග්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,

2 ඉග්‍රායෙල් පුත්‍රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතිහු මොවුහුය:

3 පිලිස්තීවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුන් ශීදොන්වරුන් බල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිව්වරුන්ය.

4 ඔවුන් ඉතිරිකළේ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉග්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට අණකෙරෙවූ උන්වහන්සේගේ ආඥාවලට ඔවුහු ඇහුමකන් දෙන්නෝද නැද්දැයි දැනගැනීමට ඔවුන් කරණකොටගෙන ඉග්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසය.

5 ඉග්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන්ද හිත්තීවරුන්ද අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද හිව්වරුන්ද යෙබ්සිවරුන්ද අතරෙහි වාසයකොට,

6 ඔවුන්ගේ දූවරුන් පාවාගෙන, තමුන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී, ඔවුන්ගේ දෙව්වරුන්ට සේවයකළෝය.

7 ඉග්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔවුහු තමුන්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරින්ටත්^{3:7} එනම්, අෂේරා ස්තමහ. සේවයකළෝය.

8 එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස ඉග්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉග්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිමට අට අවුරුද්දක් මෙහෙකළෝය.

9 වෙනි චිනිශ්වයකාරවූ ඔත්තියෙල්⁹ඉග්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉග්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගූවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්තියෙල්ය.

10 ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉග්‍රායෙල්වරුන් චිනිශ්වයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිමට විරුද්ධව ජයගත්තේය.

11 එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්තියෙල්ද මළේය.

12 නැවත ඉග්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබිහි රජවූ එග්ලොන් බලවත් කළසේක.

13 ඔහු අම්මොන් සහ අම්ලෙක් පුත්‍රයන් රැස්කරවාගෙන ගොස් ඉග්‍රායෙල්ට පහර දුන්නේය, ඔවුහු ඉදිගස් නුවරද හිමිකරගත්තෝය.

14 ඉග්‍රායෙල් පුත්‍රයෝ මෝවබිහි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය.

15 එහෙත් ඉග්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගූවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගෝරාගේ

පුත්‍රවූ වමන හුරු මනුෂ්‍යයෙක් වූ ඒ හුද්දය. ඉග්‍රායෙල් පුත්‍රයෝ මෝව්සිගේ රජවූ එග්ලොන්ට මහු අත තැග්ගක් යැවූවෝය.

16 ඒ හුද් තෙමෙ රියනක් දිග ඇති දෙවුවහන් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළුවේ තමාගේ ඇඳුම යට බැඳගෙන ගොස්,

17 මෝව්සිගේ රජවූ එග්ලොන්ට ඒ තැග්ග ඔප්පුකෙළේය. එග්ලොන් වනාහි ඉතා තර මනුෂ්‍යයෙකි.

18 ඒ හුද් තැග්ග ඔප්පුකර නිමවූ විට තැග්ග ගෙන ගිය මිනිසුන් පිටත්කර හැරියේය.

19 තුමන් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරිගොස්: රජ්ජුරුවෙහි, ඔබට කියන්නට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමෙ: නිශ්ශබ්ද වෙයවයයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙහි පිටතට ගියෝය.

20 ඒ හුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගෙන උන්නේය. ඒ හුද් තෙමෙ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්නට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිටිවේය.

21 ඒ හුද් තමාගේ වමන දිහුකොට දකුණු කළුවයෙන් කඩුව හැරගෙන ඔහුගේ බඩට ඇත්තේය.

22 තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාසයෙන් වැසි ගොස් පිටිපස්සෙන් එළියට ආයේය.

23 ඒ හුද් පිටත ශාලාවට ගොස් උඩුමහල් දොරවල් වසා තබා අගුල් දමාගියේය.

24 ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගත ඉන්නවා වෙන්ට ඔනෑයයි කීවෝය.

25 ඔව්හු තුණ්ණිමහුව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය.

26 ඔවුන් ප්‍රමාදවෙද්දී ඒ හුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය.

27 ඔහු ඇවිත් එප්‍රායිම කඳු රටේදී හොරණුවක් පිමබේය, එවිට ඉග්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,

28 ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන් වන මෝව්සිවරුන් ඔබ සැම අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝව්සි ළඟ තිබෙන යොර්දානහි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.

29 ඔව්හු ඒ ප්‍රස්තාවෙදී මෝව්සිවරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ගක්නිමත්ව සියල්ලෝම බලවත්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත.

30 ඒ දවසේදී මෝව්සිවරු ඉග්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.

31 ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂමගර්ය. හෙතෙම පිලිස්තීවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අකුසයකින් මැරීය. ඔහුද ඉග්‍රායෙල් ගැළවුවේය.

පරිච්ඡේදය 4

1 ඒ හුද් මැරුණායින් පසු ඉග්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.

2 ස්වාමීන්වහන්සේද භාගොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබ්න් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජානින්නට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.

3 ඉග්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසූවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉග්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.

4 ඒ කාලයෙහි ඉග්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලජ්ජිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා නොමෝය.

5 ඇ එප්‍රායිම කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉදි ගස යට

වාසයකළාය. ඉග්‍රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඇ ළඟට ආවෝය.

6 ඇ කෙදෙශ්නප්තලියෙන් අඛණ්ඩවමගේ පුත්‍රවූ ඛාරාක් අඛණ්ඩවාගන ඔහුට කථාකොට: ඔබ ගොස් නප්තලි පුත්‍රයන්ගෙනුත් සාබ්ලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,

7 මම යාබන්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කිෂොන් ඔය ළඟ ඔබ වෙතට රැස්කර ඔහු ඔබ අතට පාවා දෙන්නෙමි කියාත් ඉග්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ අණකළා නොවෙදැයි කීවාය.

8 එවිට ඛාරාක් ඇට කථාකොට: ඔබ මා සමඟ යනවා නම් මම යන්නෙමි. ඔබ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමි කිය.

9 ඇද: සැබවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේවී නුමුත් ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී ඛාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.

10 ඛාරාක් සාබ්ලොන්වරුන්ද නප්තලිවරුන්ද කෙදෙෂ්ට අඛණ්ඩවාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.

11 එකල කේතියවූ හෙබේර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේතිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනාන්තම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කුඩාරම පිහිටුවාගත සිටියේය.

12 එවිට අඛණ්ඩවමගේ පුත්‍රවූ ඛාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනද්දේය.

13 සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනහද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කිෂොන් ඔය ළඟට අඛණ්ඩවාගත්තේය.

14 එවිට දෙබොරා ඛාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා ඔබ අතට පාවාදෙන දවස මෙය. ස්වාමීන්වහන්සේ ඔබට පෙරටුව යනවා නොවෙදැයි කීවාය. එහෙයින් ඛාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.

15 එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද ඛාරාක් ඉදිරියෙහි කඩුමුවහනින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.

16 නුමුත් ඛාරාක් රථ හා සේනාව පස්සේ ජාතීන්ට අයත් හරොෂෙත් දක්වා එළවාගත ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩුමුවහනින් වැටුණාය; එක්කෙනෙක්වත් ඉතුරුවුණේ නැත.

17 නුමුත් හාගොර්හි රජවූ යාබන් හා කේතියවූ හෙබේර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේතිය හෙබේර්ගේ භාර්යාවවූ යායෙල්ගේ කුඩාරමට පයින් පලා ගියේය.

18 යායෙල් සිසෙරාගේ පෙරමගට ගොස්: මාගේ ස්වාමීනි, ඇතුළට අව මැනව්; හයනොවී මා ළඟට ඇතුළට අවමැනවි කිවුව කීවාය. ඔහු ඇ සමඟ කුඩාරමට ගියේය, ඇ පලස් රෙද්දකින් ඔහු වැසුවාය.

19 ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඇ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය.

20 ඔහු ඇට කථාකොට: ඔබ කුඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්-මෙහි කවුරුවත් ඉන්නවාදැයි ඔබෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඇට කීවේය.

21 එවිට හෙබේර්ගේ භාර්යාවවූ යායෙල් කුඩාරම ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතු වහින්නැරේ ඔහු ළඟට ගොස්, නිදාගත තෙහෙට්ටුවී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යනතෙක් ගසා එය සිදුරුකළාය; මෙසේ ඔහු විස-ඡදව මළේය.

22 ඛාරාක් සිසෙරා පස්සේ එළවාගත ආ කල යායෙල් ඔහුගේ පෙරමගට ගොස්: එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ඔබට පෙන්වමි කිවුව කීවාය. ඔහු ඇ වෙතට ආකල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇති තිබෙනවාත් දුටුවේය.

23 මෙසේ දෙවියන්වහන්සේ ඒ දවසේදී කානාන්හි රජවූ යාබන් ඉග්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක.

24 කානාන්හි රජවූ යාබන් විනාශකරදමන තුරු ඉග්‍රායෙල් පුත්‍රයන්ගේ අත කානාන්හි රජවූ යාබන්ට විරුද්ධව වඩ වඩා බලවත්වුණේය.

1 ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අභිනොවමගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය:

2 අධිපතින් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනහ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

3 රජදරුවෙහි, අසන්න; අධිපතියෙහි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.

4 ස්වාමීන්වහන්ස, ඔබ සේයිර සිට නික්මගිය කලද ඒදොම පළාතේ සිට නැගී ආකලද පොළොව වෙටුළුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වැස්සුණේය.

5 කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සිනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය.

6 අනාන්ගේ පුත්‍රවූ ඡමගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය.

7 දෙබොරානම මා නැගීටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගීටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය, නැතුවම සිටියෝය.

8 ඔවුහු අමුතු දෙව්වරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද?

9 සෙනහ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුවේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

10 සුදු කොට්ඨවත් පිට නැගී යන ඔබ සැමත්, අනගි පලස් පිට හිඳින ඔබ සැමත්, මාර්ගයෙහි යන ඔබ සැමත් එය ප්‍රකාශ කරන්න.

11 දුනුවායන්ගේ සෝනාවෙන් ඇත දිය අඳින තැන්වලදී, ඔවුහු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනහ දොරටුවට බැස්සේය.

12 පිබ්දෙව, දෙබොරා පිබ්දෙව; පිබ්දෙව, පිබ්දෙව, ගීතිකාවක් පවසව. බාරාක් නැගුටුව, එමබා අභිනොවමගේ පුත්‍රය, ඔබ වාලට ගත් අය වාලට ගෙනයව.

13 එකල උත්තමයන්ගෙන් හා සෙනහගෙන් ඉතුරු කොටසක් බැස ආයේය; ස්වාමීන්වහන්සේ මා උදෙසා බලවතුන්ට විරුද්ධව බැස ආසේක.

14 අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම කෙරෙන් ආවෝය; එමබා බෙන්යමින්, ඔබ පස්සේ, ඔබේ සෙනහ අතරේ ආවෝය. මාබීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ.

15 ඉස්සාබර්ගේ අධිපතිහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාබර් යම්සේද බාරාක්ද එසේම විය; ඔවුහු ඔහු පස්සේ මිටියාවතට වෙගයෙන් දිවූහ. රුබෙන්ගේ කඳුරැළි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය.

16 ඔබ බැට්පාලයන්ගේ නළා හඬ අසන පිණිස බැට්ප් පට්ටි අතරේ කුමට ඉදගන්තෙහිද? රුබෙන්ගේ කඳුරැළි ළඟදී මහත් සිත් විමසීම විය.

17 ගිලියද් යෝර්දානෙන් එතර විසිය. දාන් තෙමෙ නැව්වල කුමට නැවතී සිටියේද? ආෂේර් මුහුදු වෙරළේ නිශ්චලව ඉදගෙන තමාගේ කලපු ළඟ විසිය.

18 සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනහකි, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය.

19 රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගීද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.

20 තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය, ස්වකීය හරසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය.

21 කිෂොන් ගංගාව, ඒ පැරණි ගහවූ කිෂොන් ගංගාව, ඔවුන් ගහගත ගියාය. එමබා මාගේ ආත්මය! ශක්තියෙන් ගමනය කරව.

22 එවිට පැනීම නිසා එනම් ඔවුන්ගේ බලවතුන්ගේ පැනීම නිසා අශ්වයෝ තදින් අඩි හැපුවෝය.

23 ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා

බැවින් මෙරෝස්ට ශාපකරව, එහි වැසියන්ට තදලෙස ශාපකරවයි ස්වාමීන්වහන්සේගේ දූතයා කිය.

24 කේතිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නිය. කුඩාරමහි ස්ත්‍රීන්ට වඩා ඇ ආශීර්වාද ලත්තියක් වන්නිය.

25 ඔහු වතුර ඉල්විය, ඇ කිරි දුන්නාය; ඇ උත්කෘෂ්ට තැටියක ඔහු වෙන වෙඩරු ගෙනාවාය.

26 ස්වකීය අතින් ඇණයන් ස්වකීය දකුණතින් කමකරු මිටියන් ගෙන, මිටියෙන් සිසෙරාට ගැසුවාය, ඔහුගේ හිස සිදුරුවෙන්ට ගැසුවාය, එසේය, ඇ ඔහුගේ නළල් කෙළවර සිදුරුකොට එය පොඩිවෙන්ට ගැසුවාය.

27 ඇ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය, ඔහු දිගාවුණේය. ඇ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය. නැමුණු තැනම ඔහු වැටී නැසුණේය.

28 සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනාගුවන්නේදැයි කීවාය.

29 ඇගේ නැණවත් කුලභතෝ ඇට උත්තර දුන්නාය. එසේය, ඔ තමාටම ප්‍රතිඋත්තර කීවාය:

30 ඔවුහු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවේය.

31 ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සුරියයා ස්වකීය චක්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙන්වයි කීවේය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.

පරිච්ඡේදය 6

1 ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සන් අවුරුද්දකට පාවාදුන්සේක.

2 මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුපල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තේය.

3 ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,

4 ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ හෝග එල නාස්තිකළෝය, ඔවුහු ආහාරවත් එළබටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.

5 මක්නිසාද ඔවුහු තවුන්ගේ ගවයන්ද කුඩාරමද ඇතුළු නැගී ආවෝය, ඔවුහුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළහැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.

6 මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.

7 තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල,

8 ස්වාමීන්වහන්සේ ප්‍රොජේත කෙනෙකු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඔබ සැම මිසරයෙන් ගෙනැවිත්, ඔබ සැම වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;

9 මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද ඔබ සැම නිදහස්කර, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් පන්තාදමා, ඔවුන්ගේ දේශය ඔබ සැමට දුනිමි;

10 මම ඔබ සැමගේ දෙව්වූ ස්වාමීන්වහන්සේය කියාද ඔබ සැම වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙව්වරුන්ට හයනොවන්න කියාද ඔබ සැමට කියෙමි. එහෙත් ඔබ සැම මාගේ හඩට ඇහුමකන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවෙය.

11 ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙග්‍රිය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිහූ සහවාගන්න පිණිස ඒවා

මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේය.

12 ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කිය.

13 ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමීනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුද්ගල ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.

14 ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: ඔබේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉග්‍රායෙල් ගළවන්න. මා ඔබ යැවුවා නොවේදැයි කීසේක.

15 ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමීනි, කුමකින් මම ඉග්‍රායෙල් ගළවාගනිමිද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමිදි කීවේය.

16 ස්වාමීන්වහන්සේද: සැබවින් මම ඔබ සමඟ සිටින්නෙමි, ඔබ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.

17 ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙනම්, ඔබ මා සමඟ කර්තව්‍යයක් බවට ලකුණක් මට පෙන්නුව මැනව.

18 ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: ඔබ හැරී එන තුරු මම නවතින්නෙමි කීසේක.

19 ගිඩියොන් ඇතුළුට ගොස් එළවළු සෙවීමට ඒවාට පිටිවලින් මුහුන් නොදැමූ රොට්ටි සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.

20 දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොට්ටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කිය. ඔහු එසේ කෙළේය.

21 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොට්ටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොට්ටි දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.

22 ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමි කිය.

23 ස්වාමීන්වහන්සේ: ඔබට සමාදානය වේවා; හයනොවන්න. ඔබ නසින්නේ නැතැයි ඔහුට කීසේක.

24 එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම්6:24 එනම්, ස්වාමීන්වහන්සේ සමාදානයය. යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අඛණ්ඩවරුන්ට අයිති ඔප්පාහි තිබේ.

25 තවද එදාම රැ. ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස් ඇති දෙවෙනි ගොනා ගෙන ගොස්, ඔබේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩාදමා, ඒ ළඟ තිබෙන අෂේරා කණුව කපාදමා,

26 මේ බලකොටුව මුදුනේ ඔබේ දෙව්වූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙලට සාදා, දෙවෙනි ගොනා ගෙන ඔබ කපන්නාවූ අෂේරා කණුවේ ලිවලින් ලෑ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.

27 එවිට ගිඩියොන් තමාගේ වැඩකාරයන්ගෙන් දසදෙනෙකුත් කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස කෙළේය. ඔහු තමාගේ පියාගේ ගෙයි වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේදී කරන්ට හයව රාත්‍රියේදී කෙළේය.

28 නුවර මනුෂ්‍යයන් අලුයම නැගුටුණු විට, බලව, බාල්ගේ පූජාසනය කඩාදමා තිබුණේය, ඒ ළඟ තිබුණු අෂේරා කණුව කපන ලදුව, ගොඩනැගූ පූජාසනය පිට දෙවෙනි ගොනා පූජාකර තිබුණේය.

29 මෙක කෙළේ කවුදැයි ඔවුන් එකිනෙකාගෙන් අසා සෙවූ කල, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මෙක කෙළේයයි ඔවුන්ට කියන ලද්දේය.

30 එවිට නුවර මනුෂ්‍යයෝ යෝවාෂ්ට කථාකොට: ඔබේ පුතා බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසාද ඒ

ළභ තිබුණු අණේරා කණුව කැපූ නිසාද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැයි කීවේය.

31 යෝවාෂ්ඳ තමාට විරුද්ධව සිටි සියල්ලන්ට කථාකොට: ඔබ සැම බාල් උදෙසා කාරණා කියනවාද? නොහොත් ඔබ සැම ඔහු ගළවන්නට හඳුනවාද? ඔහු උදෙසා කාරණා කියන්නට කැමති තැනැත්තේ උදයව තිබේද්දීම මරනු ලැබේවා. ඔහු දෙව්කෙනෙක් නම් යමෙක් ඔහුගේ පූජාසනය කඩාදැමුවාට ඔහුම තමා උදෙසා කාරණා කියාවයි කීවේය.

32 ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබෙලා. යන නම තැබුවේය.

33 එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙග්‍රෙයෙල් මිටියාවෙත් කඳවුරු බැඳගත්තෝය.

34 ස්වාමීන්වහන්සේගේ ආත්මය ගිවිසොත් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණුවක් පිමබෙය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.

35 ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් යැවීය; ඔවුහුද ඔහු ළඟට රැස්වූහ. ඔහු ආණේරුවරුන්ද සාබුලොන්වරුන්ද නජ්බලිවරුන්ද වෙතටත් පණිවිඩකාරයන් ඇරියේය; ඔවුහු ඔවුන් සම්මුඛවන පිණිස ආවෝය.

36 ගිවිසොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉග්‍රායෙල් ගළවනසේක් නම්,

37 බැලුව මැනව, මම බැටළුලොම මිටියක් පාවරේ තබන්නෙමි; ලොම මිටිය පිට පමණක් පිනි ඇතුට මුළු බිම වියළි තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉග්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමි කීවේය.

38 ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා චතුර මිරිකා හැරියේය.

39 තවද ගිවිසොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම මිටියෙන් විමසන්නට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබේද්දී ලොම මිටිය පමණක් වියළි තිබේවයි කීවේය.

40 දෙවියන්වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළසේක. මුළු බිම පිට පිනි තිබේද්දී ලොම මිටිය පමණක් වියළි තිබුණේය.

පරිච්ඡේදය 7

එවිට යෙරුබෙලා තමවූ ගිවිසොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනහද අලුයම නැගිට භාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.

2 එවිට ස්වාමීන්වහන්සේ ගිවිසොන්ට කථාකොට: ඔබ සමඟ සිටින සෙනහ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉග්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී-අපේ අත අප ගැළෙවුවෙයයි කියනවා ඇත.

3 එබැවින්: හයද තැනිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරියේවයි සෙනහට ඇසෙන්නට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනහගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.

4 ස්වාමීන්වහන්සේ ගිවිසොන්ට කථාකොට: සෙනහ තවම වැඩිය; ඔවුන් චතුර සම්පයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් ඔබ උදෙසා විමසන්නෙමි. මොහු ඔබ සමඟ යේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙමිද ඔහු යන්නේය; මොහු ඔබ සමඟ නොයේවයි මම යමෙකු ගැන ඔබට කියන්නෙමිද ඔහු නොයන්නේයයි කීසේක.

5 ඔහු චතුර ළඟට සෙනහ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිවිසොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා චතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණහසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිවිසොන්ට කීසේක.

6 තමුන්ගේ අත කටට තබා ලෙවකා බිවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනහගෙන් අනික් සියල්ලෝ චතුර බොන පිණිස දණහැසුවෝය.

- 7 ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාචු මිනිසුන් තුන්සියය ලවා ඔබ සැම ගළවා මිදියන්වරුන් ඔබ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමන්ගේ ස්ථානවලට යෙත්වයි ගිවියොන්ට කිසේක.
- 8 මෙසේ සෙනහ කැමත් තමන්ගේ හොරණැන් අතින් ගෙන ගියෝය. ඔහු ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන අනික් සියලු ඉග්‍රායෙල්වරුන් තම තමන්ගේ කුඩාරමවලට යන්ට හැරියෝය. මිදියන් කඳවුර ඔහුට පහළින් මිටියාවනේ තිබුණේය.
- 9 එදා රැ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය ඔබ අතට පාවාදුනිමි.
- 10 නුමුත් ඔබ බැස යන්ට භයනම් ඔබේ මෙහෙකරුවාචු පූරා සමඟ කඳවුරට බැස යන්න.
- 11 එවිට ඔවුන් කියන දේ ඔබට ඇසුණාම කඳවුරට බැස යන්ට ඔබේ අත් බලවත්වන්නේයයි කිසේක. එවිට ඔහු තම මෙහෙකරුවාචු පූරා සමඟ කඳවුරේ අයිතේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය.
- 12 මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළහැටියන් මෙන් මිටියාවෙන් පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරළේ වැලිමෙන් බොහෝව සිටියෝය.
- 13 ගිවියොන් ආ විට, බලව, මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ස්වප්තයක් කියමින්: මම ස්වප්තයක් දුටිමි, යව රොටියක් මිදියන් කඳවුරට පෙරළිගෙන ඇවිත් කුඩාරම දක්වා පැමිණ ඊට හැපී ඒක වැටෙන්නට පහරදී ඒක පෙරළා දමා තිබෙනු දුටිමි කිවේය.
- 14 අනික් තැනැත්තා උත්තරදෙමින්: මෙක ඉග්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිවියොන්ගේ කඩුව මීස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කිවේය.
- 15 ස්වප්තය කීමත් ඒකේ තේරුමත් ගිවියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉග්‍රායෙල් කඳවුරට හැරිගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව ඔබ සැම අතට පාවාදුන්සේකැයි කිය.
- 16 ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණැද ඇතුළේ පන්දම ඇති හිස් කළද දී
- 17 ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට ඔබ සැමත් කරන්න.
- 18 මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණැ පිඹින විට ඔබ සැමත් මුළු කඳවුර වටකරින්ම හොරණැ පිඹ-ස්වාමීන්වහන්සේ හා ගිවියොන් උදෙසාය කියා කියන්නැයි කිවේය.
- 19 මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිවියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණැ පිඹ තමන්ගේ අත්වල තුබූ කළගෙඩි බිත්දෝය.
- 20 කණ්ඩායම තුනම හොරණැ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දමද පිඹින පිණිස දකුණතින් හොරණැද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේද ගිවියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය.
- 21 ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කැහසමින් පලාගියෝය.
- 22 ඔව්හු හොරණැ තුන්සියය පිමබෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ගෙරේරා දෙසට බෙන්-ෂිට්වා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.
- 23 ඉග්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලියෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය.
- 24 ගිවියොන් එප්‍රායිම කඳු රට මුළුදාම පණ්විඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙන්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිමහි සියලු මිනිස්සු රැස්ව බෙන්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.
- 25 ඔව්හු මිදියන්ගේ අධිපතින් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිවියොන් වෙතට ගෙනාවෝය.

1 ප්‍රායිම මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: ඔබ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට යන කල අපට අඩනොගසා මෙසේ කළේ මක්නිසාදැයි කියා ඔහු සමඟ තද ලෙස විවාදකළෝය.

2 ඔහු ඔවුන්ට කථාකොට: ඔබ සැම කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අඛියෙගෙර්ගේ මුළු මුද්‍රික එලඳාවට වඩා එප්‍රායිමගේ ඉතුරු එල හොඳ නොවේද?

3 ඔබ සැම අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතින්වූ ඔරෙබ්ද ගිබ්ද පාවාදුන්සේක. ඔබ සැම කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය.

4 ගිබ්යොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්තව සිටි නුමුත් එළවාගනම ගොස් යොර්දානට පැමිණ එගොඩට ගියෝය.

5 ඔහු සුක්කොන්හි මනුෂ්‍යයන්ට කථාකොට: මා කැටුව යන මිනිසුන් ක්ලාන්තව සිටන බැවින් ඔවුන්ට රොව් දුනමැනව්; මම මිදියන්හි රජවරුන්වූ සෙබාද ගල්මුන්නාද එළවාගෙන යමි කීවේය.

6 සුක්කොන්හි අධිපතිහු: අප විසින් ඔබේ සේනාවට කැම දෙන්ට සෙබාද ගල්මුන්නාද දැන් ඔබ අතට අසුචි සිටිනවාදැයි කීවෝය.

7 ගිබ්යොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ගල්මුන්නාද මා අතට පාවාදුන් විට මම ඔබ සැමගේ මාසය වනයේ කටුවලින්ද වෙරැන් වලින්ද ඉරාදමන්නෙමි කීවේය.

8 ඔහු එතැනින් පෙනුයෙල්ට ගොස් ඔවුන්ටත් එයාකාර කීවේය. එවිට පෙනුයෙල්හි මනුෂ්‍යයෝද සුක්කොන්හි මනුෂ්‍යයන් උත්තරදුන් හැටියට ඔහුට උත්තර දුන්නෝය.

9 ඔහු පෙනුයෙල්හි මනුෂ්‍යයන්ටත් කථාකොට: මම සමාදානයෙන් හැරී ආ කල්හි මේ කොටුව බිඳදමන්නෙමි කීවේය.

10 සෙබාද ගල්මුන්නාද ඔවුන් සමඟ පූර්ව දිශාවේ වැසියෝ වූ මුළු සේනාවෙන් ඉතුරුවුණ සියල්ලෝ එනම් පහළොස් දහසක් පමණවූ ඔවුන්ගේ සේනාවද කර්කොර්හි සිටියෝය. මක්නිසාද කඩුගන්න මනුෂ්‍යයන් එකසිය විසිදහසක් නැසුණෝය.

11 ගිබ්යොන් නොබාටද යොග්බෙහාටද පෙරදිගින් කුඩාරමවල වසන්නන්ගේ පාරෙන් ගොස් සේනාව පරීක්ෂා රහිතව සිටිද්දී ඔවුන්ට පහරදුන්නෝය.

12 සෙබාද ගල්මුන්නාද පලා ගියෝය; ඔහු ඔවුන් පස්සේ එළවාගන ගොස් මිදියන් රජුන් දෙදෙනා වන සෙබාද ගල්මුන්නාද අල්ලාගත්තේය, මුළු සේනාවද හයගන්වා විසුරුවා හැරියේය.

13 එවිට යෝවාෂ්ගේ පුත්‍රවූ ගිබ්යොන් හෙරෙස් නැගුමේ සිට යුද්ධයෙන් හැරී ඇවිත්,

14 සුක්කොන්හි යොවනයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේය. ඔහු සැත්තෑ සත් දෙනෙක් වන සුක්කොන්හි අධිපතින්ද වැඩිමහල්ලන්ද ගැන විස්තර ඔහුට ලියා දුන්නේය.

15 ඔහු සුක්කොන්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කැම දෙන්ට සෙබාද ගල්මුන්නාද දැන් ඔබ අතට අසුචි සිටිනවාද කියා ඔබ සැම විසින් යමෙකු ගැන මට සරදමකර කීවාද ඒ සෙබාද ගල්මුන්නාද මෙන්න බලන්නැයි කීය.

16 ඔහු නුවර වැඩිමහල්ලන් අල්ලා වනයේ කටුගස්ද වෙරැන්ද අරන් එයින් සුක්කොන්හි මිනිසුන් මට්ටුකෙළේය.

17 ඔහු පෙනුයෙල්හි කොටුවත් බිඳදමා නුවර මිනිසුන් මැරුවේය.

18 එවිට ඔහු සෙබා හා ගල්මුන්නාට කථාකොට: ඔබ සැම තාබෝර්හිදී මැරූ අය කොයි ආකාර මිනිස්සුදැයි ඇසුවේය. ඔවුහු උත්තරදෙමින්: ඒ අයද ඔබ වාගේය, එකිනෙකා පෙනීමෙන් රාජකුමාරයන්ට සමානයයි කීවෝය.

19 ඔහුද: ඔවුහු මාගේ සහෝදරයෝය, මාගේ මැණියන්ගේ පුත්‍රයෝය. ඔබ සැම ඔවුන් ඉතුරුකළානම් ස්වාමීන්වහන්සේ8:19 හෙවත් ස්වාමීන්වහන්සේගේ ජීවිතය පා. ජීවමාන බව සැබැව් සේම මමත් ඔබ සැම නොමරමි කීය.

20 ඔහු තමාගේ කුලදලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා හයව කඩුව නොඇඳ සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය.

21 එවිට සෙබාද ගල්මුන්නාද කථාකොට: ඔබම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවේය. ගිබ්යොන් නැගිට සෙබාද ගල්මුන්නාද

මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආහරණ ගන්නේය.

22 එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඔනැය. මක්නිසාද ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගලවාගත්තෙහියයි කීවේය.

23 ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම ඔබ සැම කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් ඔබ සැම කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.

24 ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම ඔබ සැමගෙන් ඉල්ලීමක් කරමි, ඔබ සැම එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාහරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාහරණ තිබුණේය.

25 ඔවුහු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාහරණ එහි දැමූහ.

26 මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආහරණද කර්ණාහරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාහරණවල බර රන් ෂෙකෙල් එක්දසස් හත්සියයක්ය.

27 ගිඩියොන් එයින් ඒවාද සැටියක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටුවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාවාරකම් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.

28 මෙසේ මිදියන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබුවාහු තමුන්ගේ ඉස් තවත් නොඑසෙවුවෝය. දේශයද ගිඩියොන්ගේ දවස්වලදී සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණේය.

29 යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරුබබාල් ගොස් තමාගේම ගෙදර වාසයකෙළේය.

30 ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තැදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය.

31 ෂෙකෙමහි සිටි ඔහුගේ උපභාර්යාවද ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය, ඔහු ඔහුට අබිමෙලෙක්යයි නම් තැබීය.

32 යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් බොහෝ ආයු වළඳා මැරී අබියෙශ්වරුන්ට අයිති ඔප්‍රාහි තමාගේ පියවූ යෝවාෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කරනු ලැබුවේය.

33 තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාවාරයෙන් හැසිරෙමින් බාල්බෙරින් තමුන්ට දෙව්කොට තබාගත්තෝය.

34 වටකර සිටි තමුන්ගේ සියලු සතුරන්ගේ අත්වලින් තමුන් ගැලෙවූ තමුන්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් සිහිකළේවත්,

35 යෙරුබබාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.

පරිච්ඡේදය 9

1 යෙරුබබාල්ගේ පුත්‍රවූ අබිමෙලෙක් ෂෙකෙමහි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට:

2 ඔබ සැමට කොයි එක වඩා හොඳ-යෙරුබබාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තැදෙනෙක් ඔබ සැම කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් ඔබ සැම කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙමහි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස ඔබ සැමගෙන් ඉල්ලමි; මා වනාහි ඔබ සැමගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.

3 ඔහුගේ මවුගේ සහෝදරයෝ ෂෙකෙමහි සියලු වැසියන් ඉදිරියෙහි මේ සියලු වචන ඔහු ගැන කීවෝය. ඔවුන්ගේ සිත්ද අබිමෙලෙක් දෙසට ඇදීගියේය; මක්නිසාද: ඔහු අපේ සහෝදරයායයි ඔවුහු කීවෝය.

4 තවද ඔවුහු බාල්-බෙරින්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තැවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති වණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.

- 5 ඔහු ඔප්පාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබෙලාමගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තැදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නමුත් යෙරුබෙලාමගේ බාල පුත්‍රයා වූ යෝතාම ඉතුරුවිය; මක්නිසාද ඔහු සැහවුණේය.
- 6 ඡෙකෙමහි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ඡෙකෙමහි තිබුණු කණුව අසල අලෝන වාක්ෂය ළහඳි අබ්මෙලෙක් රජකමට පත්කළෝය.
- 7 ඔවුන් එය යෝතාමට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසිම කන්ද මුදුනේ සිට ගබ්දනගා මොරගසමින්: ඡෙකෙමහි වැසියෙහි, දෙවියන්වහන්සේ ඔබ සැමට ඇහුම්කන්දෙන පිණිස ඔබ සැම මට ඇහුම්කන්දෙන්න.
- 8 එක් කෙලක ගස් තවුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්-ඔබ අප කෙරෙහි රජවුණමැනවිසි ඔලිව වාක්ෂයට කීවේය.
- 9 නමුත් ඔලිව වාක්ෂය ඒවාට කථාකොට-දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගොරව ලබන්ට හේතු වූ මාගේ සාරකම අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
- 10 එවිට ගස් තුමු: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවිසි අත්තික්කා ගසට කීවේය.
- 11 අත්තික්කා වාක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
- 12 එවිට ගස් තුමු: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවිසි මිදිවැලට කීවේය.
- 13 මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අතහැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.
- 14 එවිට සියලු ගස්: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවිසි කටුඇඹිල්ල ගහට කීවේය.
- 15 කටුඇඹිල්ල ගහද: ඔබ සැම සැබැවටම ඔබ සැම කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.
- 16 ඉතින් අබ්මෙලෙක් රජකමට පත්කරගැනීමෙන් ඔබ සැම සැබැකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබෙලාමට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද?
- 17 මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා ඔබ සැම උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ සැම ගැළෙවූවේය.
- 18 නමුත් ඔබ සැම අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තැදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍ර වූ අබ්මෙලෙක් ඔබ සැමගේ සහෝදරයා බැවින් ඔහු ඡෙකෙමහි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය.
- 19 ඔබ සැම මෙසේ අද දවසේ යෙරුබෙලාමටත් ඔහුගේ වංශයටත් සැබැකමින්ද අවංකකමින්ද ක්‍රියාකළානම් අබ්මෙලෙක් ගැන ප්‍රීතිවන්න, ඔහුත් ඔබ සැම ගැන ප්‍රීතිවෙවා.
- 20 එසේ නැත්නම් අබ්මෙලෙක්ගෙන් ගිනි නික්ම ඡෙකෙම වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ඡෙකෙම වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබ්මෙලෙක් දවාදමාවයි කීවේය.
- 21 යෝතාම තමාගේ සහෝදරවූ අබ්මෙලෙක්ට හයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය.
- 22 අබ්මෙලෙක් ඉශ්‍රායෙල් කෙරෙහි තුන් අවුරුද්දක් අධිපතිකමකළායින් පසු,
- 23 දෙවියන්වහන්සේ අබ්මෙලෙක් සහ ඡෙකෙම වැසියන් අතරට එදිරිකාර ආත්මයක් පැමිණෙවු සේක; ඡෙකෙම වැසියෝ අබ්මෙලෙක්ට දෝහිකමකළෝය.
- 24 මෙසේ වුණේ යෙරුබෙලාමගේ පුත්‍රයන් සැත්තැදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබ්මෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ඡෙකෙම වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.
- 25 ඡෙකෙම වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවූවෝය, ඔවුහු ඒ මාර්ගයෙහි තවුන් ළහින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබ්මෙලෙක්ට දන්වනලද්දේය.
- 26 තවද එබෙද්ගේ පුත්‍ර වූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ඡෙකෙමට පැමින්නේය. ඡෙකෙම

වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.

27 තවද ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදි වතුටලින් එල නෙළා මැඩගෙන මංගල් පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අඛිමෙලෙක්ට දෙස් කීවෝය.

28 එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අඛිමෙලෙක් කවුද? ඡෙකෙම කවුද? ඔහු යෙරුබෙලාගේ පුතා නොවෙද? ඔහුගේ අධිපතියා ශෙබ්ලේ නොවෙද? ඔබ සෑම ඡෙකෙමගේ පියවූ භාමාර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?

29 අහෝ මේ මිනිස්සු මා යටතේ නම්! එවිට මම අඛිමෙලෙක් පහකරදමන්නෙමියි කියා: ඔබේ සේනාව වැඩිකරගෙන පිටතට එන්නැයි අඛිමෙලෙක් ගැන කීවේය.

30 නුවර ආණ්ඩුකාරයා වූ ශෙබ්ලේ එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය.

31 ඔහු හොරෙන් පණිවිඩකාරයන් අඛිමෙලෙක් වෙතයවා: මෙන්න, එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද ඔහුගේ සහෝදරයෝද ඡෙකෙමට ඇවිත් සිටිති; මෙන්න, ඔබට විරුද්ධව නුවර වැසියන් පොළඹවති.

32 එබැවින් ඔබ සහ ඔබ වෙත සිටින සෙනහ රාත්‍රියේ පිටත්වී කෙතේ සැහවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න.

33 එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනහද ඔබට විරුද්ධව පිටතට ආ කල්හි ප්‍රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියනට කීවේය.

34 අඛිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනහද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම සතරකට බෙදී ඡෙකෙමට විරුද්ධව සැහවී සිටියෝය.

35 එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අඛිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැහවී සිටි තැනින් නැගිට ආවෝය.

36 ගයල් සෙනහ දැක: අන්න, සෙනහක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබ්ලේට කීවේය. ශෙබ්ලේද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ ඔබට පෙනේයයි ඔහුට කීය.

37 ගයල් නැවත කථාකොට: අන්න, සෙනහක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනිමහි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.

38 එවිට ශෙබ්ලේ ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අඛිමෙලෙක් කවුදැයි ඔබ කීවා වූ ඔබේ කට දැන් කොහේද? මේ ඔබ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් ඔබ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය.

39 එවිට ගයල් ඡෙකෙම වැසියන්ට පෙරටුව ගොස් අඛිමෙලෙක්ට විරුද්ධව සටන්කෙළේය.

40 අඛිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුමකා වැටුණෝය.

41 අඛිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබ්ලේ වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ඡෙකෙමහි වාසයකරනට ඉඩනොදී ඔවුන් තෙරපාදැමුවේය.

42 පසුව දා සෙනහ පිටතට ගියේය; ඒ බව අඛිමෙලෙක්ට දන්වන ලද්දේය.

43 ඔහු සෙනහ කැඳවා කණ්ඩායම තුනකට බෙදා පිටත සැහවී සිටියේය; සෙනහ නුවරින් පිටතට එනවා ඔහු දුටු කල ඔවුන්ට විරුද්ධව නැගිට ඔවුන්ට පහරදුන්නේය.

44 අඛිමෙලෙක්ද ඔහු සමඟ සිටි කණ්ඩායමද ඉදිරියට දුටු ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. කණ්ඩායම දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුටුගොස් ඔවුන්ට පහරදුන්නෝය.

45 අඛිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනහ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.

46 ඡෙකෙම කොටුවේ සිටි සියලු මනුෂ්‍යයෝ ඒ අසා එල්-බෙරින් දෙවියාගේ ගෘහයේ කොතට ඇතුල්වුණෝය.

47 ඡෙකෙම කොටුවේ සියලු මනුෂ්‍යයන් එකට රැස්ව සිටින බව අඛිමෙලෙක්ට දන්වන ලද්දේය.

48 අඛිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ගල්මොත් කන්දට නැගී ගියෝය; අඛිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි

සෙනහට කපාකොට: මා කරනවා ඔබ සැම දුටු දේම ඔබ සැමත් ඉක්මනින් කරන්නැයි කීවේය.

49 එවිට මුළු සෙනහත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අඛිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලැවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය.

50 ඉක්බිති අඛිමෙලෙක් තේබෙශ්ට ගොස්, තේබෙශ්ට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත්තේය.

51 ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය.

52 අඛිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුළුස්සා දමන්ට ඒ ළඟට ගියෝය.

53 එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පථව අඛිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බිත්දාය.

54 ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇඳ මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇත්තේය, ඔහු මළේය.

55 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ අඛිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය.

56 මෙසේ දෙවියන්වහන්සේ අඛිමෙලෙක් තමාගේ සහෝදරයන් සැත්තැදෙන මැරීමෙන් තමාගේ පියාට කළ ඔහුගේ දුෂ්ටකමට විපාක දුන්නේය.

57 ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේය. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍ර වූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමිණුණේය.

පරිච්ඡේදය 10

අඛිමෙලෙක්ට පසුව ඉස්සාබර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පුවාගේ පුත්‍ර වූ තෝලා ඉශ්‍රායෙල් ගලවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය.

2 ඔහු විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකොට නැසී ෂාමීර්හි තැන්පත්කරනු ලැබුවේය.

3 ඔහුට පසුව ගිලියද්හි මනුෂ්‍යයෙක්වූ යාසීර් නැගිට විසි දැවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

4 පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගියාම පිණිස කොටඵවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යාසීර්යයි අද දවස දක්වා කියනු ලැබේ.

5 යාසීර්ද නැසී කාමොන්හි තැන්පත්කරනු ලැබුවේය. නැවත පසුබටවීම හා පීඩාවිදීම

6 ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හවුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙව්වරුන්ටත් ශීදොන්හි දෙව්වරුන්ටත් මෝවබ්හි දෙව්වරුන්ටත් අමමොන් පුත්‍රයන්ගේ දෙව්වරුන්ටත් පිලිස්තීවරුන්ගේ දෙව් වරුන්ටත් සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.

7 ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තීවරුන් අතටද අමමොන් පුත්‍රයන් අතටද පාවාදුන්නේය.

8 ඔවුහු ඒ අවුරුද්ද පටන් දසඅට අවුරුද්දක් යොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයෙහි සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පීඩාකොට ඔවුන් මැඩලුවෝය.

9 තවද අමමොන් පුත්‍රයෝ යුදාටත් බෙත්ලේමටත් එප්‍රායිම වංශයටත් විරුද්ධව යුද්ධකරන පිණිස යොර්දානෙන් මෙගොඩට ආවෝය; මෙසේ ඉශ්‍රායෙල් තද අමාරුවට පැමිණියේය.

10 එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පවකෙළෙමුයි කීවෝය.

11 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කපාකොට: මිසරවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද අමමොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තීවරුන්ගෙන්ද මම ඔබ සැම ගලවානොගනිමිද?

12 ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද ඔබ සැමට පීඩා කළෝය; ඔබ සැම මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් ඔබ සැම ගැළෙවුවෙමි.

- 13 නුමුත් ඔබ සැම මා අත්හැර අන් දෙව්වරුන්ට සේවය කළහුය. එබැවින් මම තවත් ඔබ සැම නොගළවන්නෙමි.
- 14 ඔබ සැම විසින් තෝරාගත් දෙව්වරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔවුහු ඔබ සැමගේ විපත්ති කාලයේදී ඔබ සැම ගළවන්වයි කීසේක.
- 15 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වනාවේ අප ගැළවූවමැනවයි කීවෝය.
- 16 එවිට ඔවුහු තමන් අතරෙන් අන් දෙව්වරුන් පහකරදමා ස්වාමීන්වහන්සේට සේවයකළෝය. උන්වහන්සේගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ගෝකවූයේය.
- 17 එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්නේය.
- 18 එවිට සෙනහ එනම ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සටන්කරන්ට පටන්ගන්න මනුෂ්‍යයා කවරෙක්ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා වන්නේයයි කීවෝය.

පරිච්ඡේදය 11

- 1 ගිලියද්හ යෙජතා බලසමපන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්ව සිටියේය, ඔහු වෙග්‍යා ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක. ගිලියද් තෙමේ යෙජතා ඉපදවිය.
- 2 ගිලියද්ගේ භාර්යාව ඔහු නිසා පුත්‍රයන් බිහිකළාය; ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩිවියසට පැමිණි කල ඔවුහු යෙජතාට කථාකොට: ඔබ අන්‍ය ස්ත්‍රියෙකුගේ පුත්‍රෙක් බැවින් අපේ පියාණන්ගේ ගෙදර උරුමක්කාරයෙක් නොවන්නෙහිය කියා ඔහු එළවා දැමුවේය.
- 3 එවිට යෙජතා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලාගොස් ටෝබ් දේශයෙහි වාසය කෙළේය. කමකට නැති මනුෂ්‍යයෝ යෙජතාට එකතුවී ඔහු කැටුව ගියෝය.
- 4 කලකට පසු අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය.
- 5 අම්මොන් පුත්‍රයන් ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකරන විට ගිලියද් වැඩිමහල්ලෝ ටෝබ් දේශයෙන් යෙජතා කඳවාගන එන්ට ගොස් ඔහුට කථාකොට:
- 6 අප අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස අපේ අධිපතියා වෙන්ට එන්නැයි කීවෝය.
- 7 යෙජතා: ඔබ සැම මා කෙරේ වෙර බැඳ මාගේ පියාගේ ගෙයින් මා පන්නා දැමුවා නොවෙද? දැන් ඔබ සැමගේ විපතේදී මක්නිසා මා ළඟට ආවහුදැයි ගිලියද් වැඩිමහල්ලන්ට කීවේය.
- 8 එවිට ගිලියද් වැඩිමහල්ලෝ: අප දැන් නැවත ඔබ ළඟට ආවේ ඔබ අප සමඟ ගොස් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකර ගිලියද් වැසියන්වූ අප සියල්ලන්ට ප්‍රධානියා වෙන පිණිසයයි යෙජතාට කීවෝය.
- 9 යෙජතා ගිලියද් වැඩිමහල්ලන්ට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔබ සැම මා නැවත කඳවාගන ගියාම ස්වාමීන්වහන්සේ ඔවුන් මට පාවාදුන්නොත් මම ඔබ සැමගේ ප්‍රධානියා වන්නෙමිදැයි කීවේය.
- 10 ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් ඔබේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙජතාට කීවෝය.
- 11 එවිට යෙජතා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනහ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තේය. යෙජතා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
- 12 එවිට යෙජතා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙන පණ්විඩකාරයන් යවා: ඔබ මාගේ දේශයට විරුද්ධව යුද්ධකරන පිණිස මා ළඟට ආවේ මා සහ ඔබ අතරේ තිබෙන මොන කාරණයක් නිසාදැයි අසා ඇරියේය.
- 13 අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙජතාගේ පණ්විඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.

- 14 යෙජනා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙතට නැවත පණිවිඩකාරයන් යවා:
- 15 යෙජනා මෙසේ කියන්නේය-ඉශ්‍රායෙල් මෝව්නි දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගන්නේ නැත.
- 16 නුමුත් ඉශ්‍රායෙල්වරු මිසරයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා කාන්තාරයෙහි ගමන් කර කාදෙෂ්ට පැමුණුණෝය;
- 17 එවිට ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් යන්ට අවසර ලැබෙවයි කියා ඇරියෝය. නුමුත් ඒදොම් රජු ඇහුම්කන් නුදුන්නේය. මෝව්නි රජු වෙතටත් එසේම පණිවිඩකාරයන් ඇරියෝය. ඔහුද කැමතිවුණේ නැත. ඉශ්‍රායෙල්වරුද කාදෙෂ්හි නැවතී සිටියෝය.
- 18 පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝව්නි දේශයත් වටකරින් ගොස්, මෝව්නි දේශයට නැගෙනහිරින් අවුත්, මෝව්නි සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කුඩාරම් පිහිටුවාගන්නෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝව්නි සීමාවය.
- 19 එවිට ඉශ්‍රායෙල්වරු හෙෂ්බොන්හි රජ වන අමෝරිවරුන්ගේ රජවූ සිහොන් වෙතට පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් අපේ ස්ථානයට යන්ට අපට අවසර ලැබෙවයි කියා ඇරියෝය.
- 20 නුමුත් සිහොන් තමාගේ දේශය මැදින් යාම ගැන ඉශ්‍රායෙල්වරුන් විශ්වාස නොකර, තමාගේ මුළු සෙනහ රැස්කොට, යහග්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකෙළේය.
- 21 ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ සිහොන් සහ ඔහුගේ මුළු සෙනහ ඉශ්‍රායෙල් අතට පාවා දුන්නේක, ඔව්හු ඔවුන්ට පහර දුන්නෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු ඒ දේශවාසීවූ අමෝරිවරුන්ගේ මුළු රට හිමිකරගන්නෝය.
- 22 ඔව්හු අර්ණොන් පටන් යබ්බොක් දක්වාද කාන්තාරයේ පටන් යොර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමිකරගන්නෝය.
- 23 මෙසේ ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනහවූ ඉශ්‍රායෙල් ඉදිරියෙන් අමෝරිවරුන් පන්තාදාමා තිබෙද්දී ඔබ ඔවුන්ගේ රට හිමිකර ගන්ට යනවාද?
- 24 ඔබේ දෙව්වූ කෙමොෂ් ඔබට හිමිකරගැනීමට දෙන දේ ඔබ හිමිකරගන්නවා නොවෙද? එලෙසම අපේ දෙව්වූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්තාදාමු සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.
- 25 ඉතින් ශිප්පොර්ගේ පුත්‍රවූ මෝව්නිහි රජවූ බාලාක්ට වඩා ඔබ කොයි ආකාරයකින්වත් උතුමද? ඔහු ඉශ්‍රායෙල් සමඟ කවදාවත් විවාදකෙළේද? නොහොත් ඔවුන්ට විරුද්ධව කවදාවත් යුද්ධකෙළේද?
- 26 ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ සැම ඒ කාලය අතරතුරේ ඒවා ගලවා නොගත්තේ මක්නිසාද?
- 27 එබැවින් මම ඔබ සැමට විරුද්ධව වරදක් නොකෙළෙමි, නුමුත් මට විරුද්ධව යුද්ධකිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහිය. විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් හා අම්මොන් පුත්‍රයන් අතරේ අද විනිශ්චය කරනසේක්වයි කීවෙය.
- 28 එසේ වුවත් අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙජනා තමාට කියා එවූ වචනවලට ඇහුම්කන් නුදුන්නේය.
- 29 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය යෙජනා කෙරෙහි පැමුණුණේය, ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පේට පැමිණ, ගිලියද්හි මිශ්පේ සිට අම්මොන් පුත්‍රයන් වෙතට ගියේය.
- 30 යෙජනා ස්වාමීන්වහන්සේට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්,
- 31 මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමි කීවෙය.
- 32 මෙසේ යෙජනා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් වෙතට ගියේය; ස්වාමීන්වහන්සේද ඔහු අතට ඔවුන් පාවාදුන්නේක.
- 33 ඔහු අරොයෙර් පටන් මින්නින්ට පැමිණෙන තැන දක්වාද ආබෙල්-කෙරාමිම දක්වාද ඔවුන්ට,

එනම් නුවරවල් විස්සකට පහරදී, ඉතා මහත් මැරීමක් කෙළේය. මෙසේ අමමොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබූහ.

34 යෙජතා මිස්සාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුමද ඇතුළුව ඔහුගේ පෙරමගට ආවාය. ඇ වනාහි ඔහුගේ එකම දරුවාය. ඇ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය.

35 ඔහු ඇ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, ඔබ මා ඉතා කණගාටු කෙළෙහිය, ඔබ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමි කිය.

36 ඇද: මාගේ පියාණෙනි, ඔබේ මුඛය හැර ඔබ ස්වාමීන්වහන්සේට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන්වූ අමමොන් පුත්‍රයන්ගෙන් ඔබ උදෙසා පළිගත් බැවින් ඔබේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය.

37 තවද ඇ තමාගේ පියාට කථාකොට: මෙසේ මට අවසර ලැබේවා-මාද මාගේ යෙහෙළින්ද ගොස් කඳුවල ඇවිද මාගේ කන්‍යාකම ගැන වැලපෙන්නට දෙමසක් මට කල් දුන මැනවි කීවාය.

38 ඔහුද: යන්නැයි කියා ඇ දෙමසකට ඇරියේය. ඇ ඇගේ යෙහෙළින් සමඟ ගොස් ඇගේ කන්‍යාකම ගැන කඳුවල වැලපුණාය.

39 දෙමස තිත්දුටු කල ඇ ඇගේ පියා වෙතට හැරී ආවාය, එවිට ඔහු තමා වුණාවූ බාරය ඇ කෙරෙහි ඉෂ්ටකෙළේය. ඇ කිසි පුරුෂයෙකු ඇඳින නොගත්තාය.

40 ගිලියද්හි යෙජතාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇතිවිය.

පරිච්ඡේදය 12

1 එප්‍රායිම මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙජතාට කථාකොට: ඔබ සමඟ යන්නට අපට අඩනොගසා ඔබ අමමොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්නට එගොඩට ගියේ මක්නිසාද? අපි ඔබේ ගෙය ඔබත් ඇතුළුව ගින්නෙන් පුළුස්සාදමුයයි කීවෝය.

2 යෙජතා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනහන් අමමොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමු; මා ඔබ සැමට අඩගැසූ නමුත් ඔවුන්ගේ අතින් ඔබ සැම මා ගැළෙවුවේ නැත.

3 ඔබ සැම මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අමමොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්නේය. ඉතින් ඔබ සැම මට විරුද්ධව සටන්කරන්නට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.

4 එවිට යෙජතා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගෙන එප්‍රායිමට විරුද්ධව යුද්ධකෙළේය. ඔබ සැම එප්‍රායිමවරුන්ගෙන් පලාගිය අයවලය, ගිලියද්වරු එප්‍රායිමවරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිමවරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.

5 ගිලියද්වරු එප්‍රායිමට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිමවරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්නට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: ඔබ එප්‍රායිමියෙක්දැයි ඔහුගෙන් අසති;

6 ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙන්ය කියන්නැයි ඔවුහු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්නට නොහැකිව, ෂිබ්බොලෙන්ය කීවොත් ඔවුහු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිමවරුන්ගෙන් සහළුස් දෙදෙනෙක් මැරුම කෑවෝය.

7 යෙජතා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදිය යෙජතා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.

8 ඔහුට පසුව බෙන්-ලෙමෙහි ඉබ්ශාන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

9 ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝය, තවද ඔහු දූවරුන් තිස්දෙනෙක් පිටට හැර පිටතින් තමාගේ පුත්‍රයන්ට දූවරුන් තිස්දෙනෙක් ගෙනායේය. ඔහු සත් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

10 ඉබ්ශාන් මැරී බෙන්-ලෙමෙහි තැන්පත්කරන ලද්දේය.

11 ඔහුට පසුව සාබුලොනිය ඒලොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය; ඔහු දස අවුරුද්දක් ඉශ්‍රායෙල්

විනිශ්චයකෙළේය.

12 සාබ්බලොතිය ඒලොන්ද මැරී සාබ්බලොන් රටේ තිබෙන අයාලොන්හි තැන්පත්කරන ලද්දේය.

13 ඔහුට පසුව පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍ර වූ අබ්දොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

14 පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔවුහු කොටස්වත් සැත්තැදෙනෙක් පිට නැගී ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.

15 පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍ර වූ අබ්දොන්ද මැරී එප්‍රායිම රටේ අමලෙක්වරුන්ගේ කඳුකරයේ පිරාතෝන්හි තැන්පත්කරන ලද්දේය.

පරිච්ඡේදය 13

1 ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිළිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.

2 දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වදව දරුවන් නොලැබ සිටියාය.

3 ස්වාමීන්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, ඔබ වදව දරුවන් නොලැබ සිටිනෙහිය. නමුත් ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය.

4 ඒ නිසා දැන් ඉතින් ඔබ මුද්‍රික පානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට බලාගන්න.

5 මක්නිසාද ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඔහුගේ හිසට කිසි දැළිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන්වහන්සේට නාගරියයෙකු විය යුතුය. ඔහු පිළිස්තිවරුන්ගේ අතින් ඉශ්‍රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇතැයි ඇට කීවේය.

6 එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා හයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසිමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙන් නැත.

7 නමුත් ඔහු මට කථාකොට: බලව, ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඒ නිසා දැන් ඉතින් ඔබ මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මක්නිසාද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන්වහන්සේට නාගරියයෙකු විය යුතුය කියා කියේයයි කීවාය.

8 එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්තලවකරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවතලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාදී කීවේය.

9 දෙවියන්වහන්සේ මානෝවාගේ හඩට ඇහුමකන්දුන්සේක; දේවදූතයා ඒ ස්ත්‍රීය කෙතේ ඉන්ද්‍රදේව නැවත ඇ ළඟට ආයේය. නමුත් ඇගේ පුරුෂයා වූ මානෝවා ඇ ළඟ නොසිටියේය.

10 ස්ත්‍රීද ඉක්මනින් දුව ගොස්: මෙන්න එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේය කියා ඇගේ පුරුෂයාට දැන්නුවාය.

11 මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය.

12 එවිට මානෝවා: ඔබගේ වචන ලෙස සිදුවේවා. දරුවා කෙබඳු කෙනෙක් වන්නේද? ඔහුට ක්‍රියාකළ යුතු කෙසේදැයි කියා ඇසුවේය.

13 ස්වාමීන්වහන්සේගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඇ බලාගනිවා.

14 මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඇ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටිවා; මා විසින් ඇට අණකළ සියල්ල ඇ පවත්වාදී කිය.

15 මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එප්පැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබෙයි කීවේය.

16 ස්වාමීන්වහන්සේගේ දූතයා: ඔබ මා ප්‍රමාදකරගන්න නමුත් ඔබේ කැමෙන් නොකන්නෙමි, ඔබ

දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය ඔබ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.

17 මානෝවාද: ඔබගේ වචන ලෙස සිද්ධවූ කළ අප විසින් ඔබට ගෞරව කරන පිණිස ඔබගේ නාමය කීමෙක්දැයි ස්වාමීන්වහන්සේගේ දූතයාගෙන් ඇසුවේය.

18 ස්වාමීන්වහන්සේගේ දූතයාද: ඔබ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුද්ගලයෙකු 13:18 නොහොත්, රහස්‍යයෙකු. කීවේය.

19 එවිට මානෝවා එළඹෙන්නට ආහාර පූජාවක් ගෙනවිත් ස්වාමීන්වහන්සේට පර්වතය පිට පූජා කෙළේය, එවිට දේවදූතයා පුදුම ලෙස කෙළේය, මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගත සිටියෝය.

20 මක්නිසාද ගිනිදැල පූජාසන්නයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසන්නයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගත සිටියෝය. ඔවුහු මුහුණින් බිම වැටුණෝය.

21 ස්වාමීන්වහන්සේගේ දූතයා තවත් මානෝවාටවත් ඔහුගේ භාර්යාවටවත් නොපෙනුණේය. එවිට මානෝවා ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව දැනගත්තේය.

22 මානෝවා: අප දෙවියන්වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසිනවා ඇතැයි තමාගේ භාර්යාවට කීවේය.

23 නමුත් ඔහුගේ භාර්යාව: ස්වාමීන්වහන්සේ අප නසන්නට කැමැතියේක්නම් උන්වහන්සේ අප අතින් දවන පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේවත් උන්වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේවත් මේ කාලයේදී අපට මෙබඳු දේවල් දන්වන්නේවත් නැතැයි ඔහුට කීවාය.

24 ඒ ස්ත්‍රී තොමෝ පුත්‍රයෙකු බිහිකර ඔහුට සමසොන් යන නම තැබුවාය. දරුවා වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළේය.

25 ස්වාමීන්වහන්සේගේ ආත්මයද ගෞරාටත් ඒෂ්තායෝලටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.

පරිච්ඡේදය 14

1 සමසොන් වනාහි තිමනාට ගොස් පිලිස්තීවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිමනාහිදී දිවිය.

2 ඔහු අවුත් තමාගේ පියාටත් මවුටත් කථාකොට: පිලිස්තීවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිමනාහිදී දුටිමි. ඇ මට භාර්යාකොට ලබාදෙන්නැයි කීවේය.

3 එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: ඔබ අවර්මජේදිත පිලිස්තීවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ ඔබේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනහ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නමුත් සමසොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඇට කැමතියයි තමාගේ පියාට කීවේය.

4 ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තීවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තීවරු ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.

5 පසුව සමසොන්ද ඔහුගේ මව්පියෝද තිමනාට යන්ට ගියෝය. තිමනාහි මිදිවතුටලට පැමිණි කල බලව, තරුණ සිංහයෙක් ඔහුට ගෙරෙවුවේය.

6 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළඹෙන්නට ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.

7 ඔහු ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කථාකෙළේය; ඇ ඔහුට බොහෝ ප්‍රසන්න වූවාය.

8 ස්වල්ප දවසකට පසු ඔහු ඇ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රුකක්ද මිපැණිද තිබුණේය.

9 ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔවුහුද කැවෝය. නමුත් ඒ මිපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත.

- 10 ඔහුගේ පියා ඒ ස්ත්‍රිය සිටි තැනට ආවේය. සමසොන් එහිදී මංගල්‍යයක් පිළියෙළකෙළේය; මක්නිසාද යොවනයන් විසින් එසේ කිරීම සිරිතක් විය.
- 11 තවද ඔව්හු ඔහු දුටු විට ඔහු සමහ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝය.
- 12 සමසොන් වනාහි: මම දැන් ඔබ සැමට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සහ ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම ඔබ සැමට සිහින් සප් තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි.
- 13 ඒක මට විසඳා කියනට ඔබ සැමට බැරිවුණොත් ඔබ සැම සිහින් සප් තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද මට දෙන්නට ඔතැයයි කීවේය. ඔව්හු අපට අසන්නට ඔබේ තේරවිල්ල කියන්නැයි ඔහුට කීවෝය.
- 14 ඔහුද: බුදින්නා කෙරෙහි හෝජන නික්මුණේය. බලවතා කෙරෙහි මිහිරි නික්මුණේයයි ඔවුන්ට කීවේය. ඒ තේරවිල්ල තුන් දවසකින් විසඳා කියනට ඔවුන්ට නුපුළුවන්විය.
- 15 තවද සත් වෙනි 14:15 සමහර පිටපත්හි: සතරවෙනි. දවසේදී ඔව්හු සමසොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්නට ඔබේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි ඔබත් ඔබේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. ඔබ සැම අප කැඳෙවුවේ අප දිළිඳුකරන්නට නොවෙදැයි කීවෝය.
- 16 සමසොන්ගේ භාර්යාව ඔහු ඉදිරියේ අඩා: ඔබ මට වෛරවෙනවාම මිස ආදරේ නැත. මාගේ සෙනභගේ පුත්‍රයන්ට ඔබ තේරවිල්ලක් කී නමුත් මට ඒක තෝරාදුන්නේ නැතැයි කීවාය. ඔහුද: බලව, මම මාගේ පියාටවත් මවුටවත් ඒක නොකියෙමි, ඔබට කෙලෙස කියමිදැයි ඇට කීවේය.
- 17 ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සන් දවස තිස්සේම ඇ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඇ ඔහුට කරවවල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඇට කීය. ඇද ඇගේ සෙනභගේ පුත්‍රයන්ට තේරුම කීවාය.
- 18 සත්වෙනි දවසේදී ඉරබසින්ට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: මිපැණිවලට වඩා මිහිරි කුමක්ද? සිංහයෙකුට වඩා බලවතා මොකෙක්දැයි ඔහුට කීවෝය. ඔහුද: ඔබ සැම මාගේ නැමිබිගෙන් නොසැහුනම් මාගේ තේරවිල්ල දැනගන්නට නොයෙදේයයි ඔවුන්ට කීවේය.
- 19 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.
- 20 සමසොන්ගේ භාර්යාවද ඔහු යහළුවා කොට ගත් ඔහුගේ සමාගමකාරයාට දෙන ලද්දීය.

පරිච්ඡේදය 15

- පි**ට්ටල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේදී සමසොන් එළු පැටවකු රැගෙන තමාගේ භාර්යාව බලන්නට ගොස්: මාගේ භාර්යාව වෙනට ඇතුල් ගෙට යමි යි කීය. එහෙත් ඇගේ පියා ඔහුට යන්නට නොදී:
- 2 සැබවින් ඔබ ඇට මුළුමනින්ම වෛරවුණායයි සිතා මම ඇ ඔබේ යහළුවාට දුනිමි. ඇගේ බාල සහෝදරී ඇට වඩා ලක්ෂණ නොවෙද? ඇ වෙනුවට මෑ පාවාගන්නැයි ඔහුට කීවේය.
 - 3 සමසොන්ද: මා පිලිස්තීවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්සයි ඔවුන්ට කීවේය.
 - 4 සමසොන් ගොස් හිවලුන් තුන්සියයක් අල්ලාගත හුළුඅතු අරන් උන්ගේ වල්ගා දෙකක් බැගින් එකට බැඳ, ඒ වල්ගා දෙක මැද හුලු අත්තක් බැගින් තබා,
 - 5 එහි ගිනි අවුළා, පිලිස්තීවරුන්ගේ ගොයම් අතරට යන්ට හැරියේය, කැපු ගොයම් මිටිද නොකැපු ගොයම්ද ඔලිව වතුද එයින් දාලා ගියේය.
 - 6 එවිට පිලිස්තීවරු: මෙක කළේ කවුදැයි ඇසුවෝය. තිමනියයාගේ බැනාවූ සමසොන්ය, ඔහු සමසොන්ගේ භාර්යාව අරගෙන ඔහුගේ යහළුවාට දුන් නිසා මෙසේ කෙළේයයි මිනිස්සු කීවෝය. පිලිස්තීවරු අවුත් ඇත් ඇගේ පියාත් ගින්නෙන් දවා දැමුවෝය.
 - 7 සමසොන් ඔවුන්ට කථාකොට: ඉදින් ඔබ සැම මෙයාකාර කරනවානම් සැබවින් ඔබ සැමගෙන් පළිගන්නෙමි, ඉන්පසු නවතින්නෙමි යි ඔවුන්ට කීය.

- 8** ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.
- 9** එකල පිලිස්තීවරු පිටත්ව ගොස් යුදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතීර සිටියෝය.
- 10** යුදා මනුෂ්‍යයෝ: කුමක් හෙයින් ඔබ සැම අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔවුහුද: සමසොන් බැඳ ඔහු අපට කළ හැටියට ඔහුට කරන පිණිස ආවෙමුයි කීවෝය.
- 11** එවිට යුදා මනුෂ්‍යයන්ගෙන් තුන් දහසක් ඒතාම පර්වත විවරය ළඟට බැස සමසොන්ට කථාකොට: පිලිස්තීවරුන් අප කෙරෙහි ආණ්ඩුකරන බව ඔබ දන්නේ නැද්ද? එහෙනම් ඔබ මේ අපට කරලා තිබෙන්නේ මොකදැයි කීවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙළෙමි යි ඔහු කීය.
- 12** ඔවුහුද: ඔබ බැඳ පිලිස්තීවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයි ඔහුට කීවෝය. සමසොන්ද: ඔබ සැමම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය.
- 13** ඔවුහුද: ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි ඔබ නොමරන්නෙමුයි ඔහුට කීයා, අලුත් ලනු දෙකකින් ඔහු බැඳ, පර්වතයෙන් ගෙනාවෝය.
- 14** ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තීවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.
- 15** ඔහු කොටඵවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිහාකොට ඒක ගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.
- 16** එවිට සමසොන්: කොටඵ හකු ඇටයකින් ගොඩවල් පිට ගොඩවල් ගසා, එසේය, කොටඵ හකු ඇටයකින් මනුෂ්‍යයන් දහසක් මැරුවෙමි යි කීවේය.
- 17** ඔහු කථාකර තීන්දුවු විට තමාගේ අතෙන් හකු ඇටය විසිකොට, එතැනට රාමත්-ලෙහිය. යන නම තැබුවේය.
- 18** එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේට යාවඤ්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැලවීම දුන්නේය. දැන් මම පිපාසායෙන් නැසී අවර්මජේදිතයන්ගේ අතට අසුවන්නෙමිදැයි කීවේය.
- 19** දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිටු කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ 15:19 එනම්, අඩගැසු අයගේ උල්පත. යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.
- 20** ඔහු පිලිස්තීවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේය.

පරිච්ඡේදය 16

1 සමසොන් ගාසාට ගොස් එහි වෙශා ස්ත්‍රියක් දැක ඇ වෙන ගියේය.

2 සමසොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔවුහු ඔහු වටකොට ඔහු අල්ලනට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔවුහු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය.

3 සමසොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුන් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය.

4 ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලිලා නම් ස්ත්‍රියෙකුට ආදර්ථවීය.

5 පිලිස්තීවරුන්ගේ අධිපතිවරු ඇ ළඟට අවුත් ඇට කථාකොට: ඔබ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බදින පිණිස ඔහු දමනයකරනට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් ඔබට දෙන්නෙමුයි කීවෝය.

6 දෙලිලා: ඔබේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැනද කියාත් පීඩාකරන පිණිස ඔබ බදිනට පුළුවන් මොකකින්ද කියාත් මට කියාන්නැයි සමසොන්ට කීවාය.

- 7** සමසොන්ද: නොවෙලාපු අලුත් රැන් සතකින් මා බැන්දොත් මා බෙලහිනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඇට කීවේය.
- 8** එවිට පිලිස්තීවරුන්ගේ අධිපතිහු නොවෙලාපු අලුත් රැන් සතක් ඇට ගෙනක් දුන්නෝය, ඇ එයින් ඔහු බැන්දාය.
- 9** මනුෂ්‍යයෝ ඇ වෙත ඇතුල්ගෙයි සැහවී බලාගත සිටියෝය. ඇ වනාහි: සමසොන්, පිලිස්තීවරු ඔබ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රැන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය.
- 10** ඔබ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් ඔබ බදින්නට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලිලා සමසොන්ට කීවාය.
- 11** ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහිනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඇට කීවේය.
- 12** එබැවින් දෙලිලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැද: සමසොන්, පිලිස්තීවරු ඔබ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැහවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.
- 13** දෙලිලා සමසොන්ට කථාකොට: ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් ඔබ බදින්නට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: ඔබ මාගේ හිසේ සැඩපළු සහ නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඇට කීවේය.
- 14** ඇද ඇණයෙන් ඒවා තදකොට: සමසොන්, පිලිස්තීවරු ඔබ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගලවා දැමුවේය.
- 15** එවිට ඇ: ඔබේ සිත මා වෙත නැතිකොට ඔබ මට ආදරේය කියා කියන්නේ කොහොමද? ඔබ දැන් තුන්වරක්ම මා රවටුවෙහිය, ඔබේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය.
- 16** ඉන්පසු ඇ සැමදාම ඇගේ වචනවලින් ඔහුට බලකරමින් ඔහු මැරෙන තරම් ඔහුට කරව්වල්කළ කල්හි,
- 17** ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඇට දැන්වූවාය: මා මවකුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාගරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේය. මාගේ හිස බූගැවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහිනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඇට කීවාය.
- 18** ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලිලා දැන පිලිස්තීවරුන්ගේ අධිපතිවරුන් අධිගස්වමින්: මේ වතාවට එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබෙයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තීවරුන්ගේ අධිපතිහු තමුන්ගේ අත්වල මුදල් ඇතු ව ඇ ළඟට ආවෝය.
- 19** ඇ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සහ කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය.
- 20** ඇද: සමසොන්, පිලිස්තීවරු ඔබ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙහි අහස්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැලීමවලින් නිදහස්වන්නෙමි කීවේය.
- 21** නමුත් පිලිස්තීවරු ඔහු අල්ලාගත ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පින්තල දමවාල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.
- 22** එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්නට පටන්ගත්තේය.
- 23** පිලිස්තීවරුන්ගේ අධිපතිහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්නට ප්‍රීති වෙන්නට රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරා වූ සමසොන් අප අතට පාවාදුන්නායැයි ඔවුහු කීවෝය.
- 24** සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔවුහු කීවෝය.
- 25** ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්නට සමසොන්ට අධිගසන්නැයි කියා ඔවුහු

හිරගෙයින් ඔහු අඩගස්වාගත්තේය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔවුහු කුප්ත කණු අතරේ ඔහු සිටුවුවෝය.

26 සමසොන් තමාගේ අත අල්වා සිටි යොවනියාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුප්තවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්න ඉඩහරින්නැයි කීවේය.

27 ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තීවරුන්ගේ සියලු අධිපතිවරුන් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සමසොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.

28 සමසොන් ස්වාමීන්වහන්සේට යාවඤාකොට: අනේ ස්වාමිවු දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තීවරුන්ගෙන් එකවරම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.

29 එවිට සමසොන් ගෘහය ඉසුලුවා වූ මැද කුප්ත දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමිත්:

30 පිලිස්තීවරුන් සමඟ මමත් නසිමවායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනහ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.

31 එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනැවිත් ගොරාද එෂ්තායෝල්ද අතරේ තිබෙන ඔහුගේ පියවූ මානෝවාගේ සොහොන්පෙළේ තැන්පත්කළෝය. ඔහු විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කෙළේය.

පරිච්ඡේදය 17

එප්‍රායිම කඳු රටේ මිකා නම මනුෂ්‍යයෙක් සිටියේය.

2 ඔහු තමාගේ මවුට කථාකොට: ඔබෙන් ගන්නා ලද්දාවූ, ඔබ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වෙවයි කීවාය.

3 ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපු රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත ඔබට දෙමි යි කීවාය.

4 ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කමකරුවාට දුන්නාය, ඔහු එයින් කැපු රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මිකාගේ ගෙයි තිබුණේය.

5 මිකා නමවූ මනුෂ්‍යයාට දේවාරයක් තිබුණේය, ඔහු ඒපොද් සැට්ටයක්ද තෙරවිම් රූපද සාදා, තමාට පූජකයෙකුට සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.

6 ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.

7 යුදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙන්-ලෙහෙමේ සිට ආවා වූ එක්තරා ලෙවිය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.

8 ඒ මනුෂ්‍යයා තමාට සිටීමට තැනක් සොයන පිණිස යුදයේ බෙන්-ලෙහෙම නුවරින් පිටත්ව ගොස් ගමන්කරනුයේ, එප්‍රායිම කඳු රටේ මිකාගේ ගෙදරට පැමුණුණේය.

9 ඔබ කොතැනින් ආවාදැයි මිකා ඔහුගෙන් ඇසීය. ඔහුද: මම යුදයේ බෙන්-ලෙහෙමේ ලෙවියයෙක්ය, මට සිටීමට තැනක් සොයා යමි යි කීවේය.

10 එවිට මිකා: මා සමඟ වැස මට පිය කෙනෙක්ද පූජකයෙක්ද වෙන්න, මම ඔබට අවුරුදුපතා රිදී දසයක් හා ඇඳුම් කුට්ටිකුත් කෑමත් දෙන්නෙමි යි ඔහුට කීවේය.

11 එවිට ලෙවියයා ඇතුල්වී, ඒ මනුෂ්‍යයා සමඟ වසන්ට සතුටු විය; ඒ තරුණයා ඔහුට ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් වූයේය.

12 මිකා වනාහි ඒ ලෙවියයා පත්කෙළේය, තරුණයා මිකාට පූජකයෙක් වී ඔහුගේ ගෙයි විසීය.

13 එවිට මිකා: ලෙවියයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමි යි කීවේය.

1 දවස්වල ඉග්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී ආත් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉග්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත.

2 ආත් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ චක්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ගොරාද එෂ්තායෝල්ද සිට යවමින්: ඔබ සැම ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔවුහු එප්‍රායිම කඳු රටේ මිකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.

3 ඔවුහු මිකාගේ ගේ ළඟ සිටිද්දී ලෙවියයා වූ තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කථාකොට: ඔබ මෙහි ගෙනාවේ කවුද? මෙතන ඔබ කරන්නේ මොකද? මෙහි ඔබට ඇත්තේ කිමෙක්දැයි අසුවෝය.

4 ඔහුද: මිකා මට මේ මේ ආකාර කර, මා ඔහුගේ පූජකයාව සිටින පිණිස මා කුලියට ගත්තේයයි ඔවුන්ට කීවේය.

5 ඔවුහු ඔහුට කථාකොට: අප යන්නාවූ අපේ මේ ගමන සඵලවෙද කියා අප විසින් දැනගන්නා පිණිස දෙවියන්වහන්සේගෙන් විභාගකරන්නැයි කීවෝය.

6 පූජක තෙමෙද: සමාදානයෙන් යන්න; ඔබ සැම යන ගමන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේයයි ඔවුන්ට කීවේය.

7 එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනහ අපරික්ෂාකාරීව, ගිඳොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ගිඳොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,

8 ඔවුහු ගොරාහිද එෂ්තායෝල්හිද සිටි තමුන්ගේ සහෝදරයන් වෙතට ආවෝය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කථාකොට: ඔබ සැම කියන්නේ මොකදැයි ඔවුන්ගෙන් අසුවෝය.

9 ඔවුහුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටුවුව. ඔබ සැම නිකම සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.

10 ඔබ සැම ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනහක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ ඔබ සැම අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.

11 එවිට එතැනින් ආත්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ගොරාද එෂ්තායෝල්ද සිට පිටත්ව ගොස්,

12 යුදයේ තිබෙන කිරියන්-යෙයාරීමහි කඳවුරු බැත්තෝය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා මහෙන්-දාන්යයි කියති. බලව, ඒක කිරියන්-යෙයාරීමට එහායින් තිබේ.

13 ඔවුහු එතැනින් එප්‍රායිම කඳු රටට ගොස් මිකාගේ ගේ ළඟට පැමුණුණෝය.

14 එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒපොද් සැට්ටයක්ද තෙරවීම රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව ඔබ සැම දන්නවාද? ඉතින් දැන් ඔබ සැම විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.

15 ඔවුහු එහි හැරීගොස් තරුණ ලෙවියයාගේ ගේ වන මිකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විවාළෝය.

16 තමුන්ගේ යුද්ධායුධ පැළඳගත්තාවූ, ආත් පුත්‍රයෝ වූ ඒ මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.

17 රට සෝදිසිකරන්ට ගිය පස්දෙන නැගී ගොස් එහි ඇතුල්ව කැපූ රූපයද ඒපොද් සැට්ටයද තෙරවීම රූපද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ යුද්ධායුධ පැළඳගත් මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.

18 මොවුන් මිකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒපොද් සැට්ටයද තෙරවීම රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: ඔබ සැම මක්කරනවාදැයි ඔවුන්ට කීය.

19 ඔවුහුද: නිශ්ශබ්දව අතින් කට වසාගත අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න.

ඔබට වඩා හොඳ කෝකද-එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉග්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කිවේය.

20 එවිට පූජකයාගේ සිත සතුටුව ඔහු ඒ පොද් සැටියද තෙරපීම රූපද කැපූ රූපද රැගෙන සෙනභ අතරට ගියේය.

21 මෙසේ ඔව්හු හැරී බාලයන්ද සිටිපාවුන්ද බඩුද ඉස්සරකරගත ගියෝය.

22 ඔවුන් මිකාගේ ගෙයින් දුර ගිය කල මිකාගේ ගේ අසල ගෙවල මිනිස්සු එකතුව දාන් පුත්‍රයන් පස්සේ ගොස් ඔවුන්ට ළංව මොරගැසුවෝය.

23 ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගත එන්ට ඔබට වෙලා තිබෙන්නේ මොකදැයි මිකාගෙන් ඇසුවෝය.

24 ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද ඔබ සැම ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? ඔබට වෙලා තිබෙන්නේ මොකද කියා ඔබ සැම මාගෙන් අසන්නේ කොහොමදැයි කිවේය.

25 දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: ඔබ කථානොකර සිටින්න, කථාකළොත් රෝද මිනිසුන් ඔබ සැමට විරුද්ධව එන්ට පුළුවන, එවිට ඔබේ ජීවිතයද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවෙයි ඔහුට කියා යන්ට ගියෝය.

26 ඔවුන් තමාට වඩා බලවත් බව මිකා දැක හැරී නැවත තමාගේ ගෙදරට ගියේය.

27 ඔව්හු මිකා සාදාගත තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනභ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය.

28 එය ශීදොන් නුවරින් දුර නිසාද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනු කිරීමක් නැති නිසාද ගළවන්ට කිසිවෙක් නොවීය; එය බෙත්-රෙහොබ් ළඟ පිහිටි මිටියාවතේ තිබුණේය. ඔව්හු නුවර ගොඩනගා එහි වාසයකළෝය.

29 ඉග්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.

30 දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ, පුත්‍රයා වන ගේර්ෂොමගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.

31 මෙලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණු මුළු කාලයෙහි මිකාගේ කැපූ රූපය පිහිටුවාගෙන සිටියෝය.

පරිච්ඡේදය 19

1 වද ඉග්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවියයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,

2 ඔහුගේ උප භාර්යාව ඔහුට විරුද්ධව වේශ්‍යාකමකොට ඔහු අත්හැර යුදයේ බෙත්-ලෙහෙමෙ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි භාරමාසයක් සිටියාය.

3 එවිට ඇගේ පුරුෂයා කරුණාවෙන් කථාකොට නැවත ඇ ගෙනෙන පිණිස තමාගේ වැඩකාරයාද කොටුවෙන් දෙන්නෙක්ද සමඟ ඇ කරා ගියේය. ඇ තමාගේ පියාගේ ගෙට ඔහු කැඳවා ගෙනාවාය. යොවනියගේ පියා ඔහු දැක ඔහු සමබවුණාට ප්‍රීතිවිය.

4 ඔහුගේ මාමා වන යොවනියගේ පියා ඔහු නවත්වාගත්තේය; ඔහු තුන් දවසක් ඔහු සමඟ විසිය. එසේ ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝය.

5 සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැඳුවේය. යොවනියගේ පියාද: කැම ටිකකින් ඔබේ සිත සනසාගත පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කිවේය.

6 මෙසේ ඔවුන් දෙදෙනා හිඳගෙන එක්ව කැවෝය, බීවෝය. තවද යොවනියගේ පියා ඒ මනුෂ්‍යයාට කථාකොට: අනේ අද රාත්‍රියේ නවතින්ට සතුටු වෙන්න, ඔබේ සිත සන්තෝෂවෙවයි ඒ මනුෂ්‍යයාට කිවේය.

- 7 ඒ මනුෂ්‍යයා යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කළ නිසා ඔහු නැවත එහි සිටියේය.
- 8 පස්වෙනිදා අලුයම ඔහු යන්ට නැගුටුණු විට යොවනියගේ පියා ඔහුට කථාකොට: අනේ ඔබේ සිත සනසා ගන්න, සවස්වන තෙක් සිටින්නැයි කීවේය. ඔවුන් දෙදෙනද කෑම කෑවෝය.
- 9 ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යොවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වෙගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්නට ළඟය, රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සන්තෝෂකරගන හෙට ඔබ සෑමගේ ගමනට චෙලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය.
- 10 එහෙත් ඒ මනුෂ්‍යයා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමතිව නැගිට ඇඳුම දැමූ කොටඵවන් දෙදෙනෙකුත් තමාගේ උපභාර්යාවත් රැගෙන ගොස් යෙබ්‍රස් (එනම් යෙරුසලම) ඉදිරිපිටට පැමුණුණේය.
- 11 ඔවුන් යෙබ්‍රස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබ්‍රසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයි තමාගේ ස්වාමියාට කිය.
- 12 ඔහුගේ ස්වාමියාද: ඉග්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයි ඔහුට කීවේය.
- 13 තවද ඔහු: ගිබියාහිවත් රාමාහිවත් නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවෙමුයි තමාගේ වැඩකාරයාට කීවේය.
- 14 මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය.
- 15 ඔව්හු ගිබියාහි නවාතැන් ගන්න පිණිස ඇතුල්වෙන්නට එහි හැරී ගියෝය. ඔහු ඇතුල්වී නුවර වීරියේ හිඳගත්තේය. මක්නිසාද කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්තේය.
- 16 නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය.
- 17 මහලු මනුෂ්‍යයා තමාගේ ඇස් ඔසවා ඒ මගියා නුවර වීරියේ ඉදිනු දැක: ඔබ කොතැනට යනවාද? කොතැන සිට එනවාදැයි ඇසීය.
- 18 ඔහුද: අපි යුදයේ බෙන්-ලෙහෙමේ සිට කඳු රටේ එහා පැත්තට යමුව; මම එහි කෙනෙක්ය, යුදයේ බෙන්-ලෙහෙමට ගියෙමි. දැන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට යමි; එහෙත් තමාගේ ගෙදරට මා කැඳවාගන්න කෙනෙක් නැත.
- 19 අපේ කොටඵවන්ට පිදුරුන් ගෝවරන් තිබේ; මට සහ ඔබේ වැඩකාරීටද ඔබේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටින් මුද්‍රිකපානයන් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය.
- 20 මහලු මනුෂ්‍යයාද: ඔබට සමාදානයවේවා; ඔබේ සියලු ඕනෑකම මා පිට වේවා; වීරියේ නම් රැ නොසිටින්නැයි ඔහුට කීවේය.
- 21 එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටඵවන්ට ගෝවර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය.
- 22 ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව. සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: ඔබේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇදිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.
- 23 එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න.
- 24 මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවක් ඔහුගේ උපභාර්යාවක් සිටිති; මම දැන් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි, ඔවුන් වසඟකොට ඔබ සෑමට හොඳව පෙනෙන දෙයක් ඔවුන්ට කරන්න. නුමුත් මේ මනුෂ්‍යයාට ඔය නින්දිතකම නොකරන්නැයි ඔවුන්ට කීවේය.
- 25 එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුමකන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඇ හැඳින අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඇට දූෂ්‍යකම් කොට, පහන්වෙන වෙලේ ඇ යන්ට හැරියෝය.

- 26 එවිට ඒ ස්ත්‍රී අලුයම් වෙලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.
- 27 ඇගේ ස්වාමියා උදය නැගිට ගෙයි දොරවල් හැර තමාගේ ගමන යන්ට එළියට ගියේය. බලව, තමාගේ උපහාර්ශාව වන ඒ ස්ත්‍රී ගෙයි දොරකඩ ළඟ වැටී උන්නාය, ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේය.
- 28 ඔහු ඇට කපාකොට: නැගිටින්න, අපි යමුයයි කිය; නුමුත් උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඇ ඔසවා කොටළුවා පිට තබාගෙන තමාගේ ස්ථානයට ගියේය.
- 29 ඔහු තමාගේ ගෙදරට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපහාර්ශාව අල්ලා, ඇගේ ඇටවල ප්‍රකාරයට ඇ කොටියාස දොළහකට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය.
- 30 ඒ දුටු සියල්ලෝ: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආ දවස පටන් අද දක්වා මෙබඳු දෙයක් සිද්ධවුණේවත් දකින්නට යෙදුණේවත් නැත. මේ ගැන හිතට ගෙන මන්ත්‍රණයකොට කපාකරන්නැයි කීවෝය.

පරිච්ඡේදය 20

- එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙන් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.
- 2 එවිට මුළු සෙනහ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබල මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනහවූ සභාව මැද නැගිට සිටියෝය.
- 3 (ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට ගිය බව බෙන්යමින් පුත්‍රයන්ට සැලවිය.) මේ දුෂ්ටකම සිදුවුණේ කොහොමදැයි කියන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කීවෝය.
- 4 එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වූ ලෙවියා උත්තරදෙමින්: මමත් මාගේ උපහාර්ශාවත් නවාතැන් ගන්ට බෙන්යමින්වරුන්ට අයිති ගිබියාට පැමිණියෙමුව.
- 5 එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔවුහු මා මරන්නට සිතුවෝය, මාගේ උපහාර්ශාව මැරෙන ලෙස ඇට බලාත්කාරකම් කළෝය.
- 6 එවිට මම මාගේ උපහාර්ශාව අරන් ඇ කොටියාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔවුහු ඉශ්‍රායෙල්හි දූෂකමක්ද නින්දිතකමක්ද කළෝය.
- 7 ඉශ්‍රායෙල් පුත්‍රයෙහි, ඔබ සැම සියල්ලෝ මෙහි ඔබ සැමගේ කල්පනාවන් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.
- 8 එවිට මුළු සෙනහ එක්කෙනෙකු මෙන් නැගිට කපාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කුඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය.
- 9 අපි දැන් ගිබියාට මෙසේ කරන්නෙමුව; පස ඇට වැටෙන හැටියට ඊට විරුද්ධව යන්නෙමුව;
- 10 සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනහට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කල මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය.
- 11 ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වුවෝය.
- 12 ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සැම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: ඔබ සැම අතරේ කල මේ දුෂ්ටකම මොකද?
- 13 ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුමකන් දෙන්නට නොකැමතිවූහ.
- 14 තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්නට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වුවෝය.
- 15 ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණා වූ, කඩුව

පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.

16 මේ මුළු සෙනහ අතරේ වමන හුරුවූ තෝරාගත් මනුෂ්‍යයෝ සන්සියයක් වූවෝය; ඔවුන් සියල්ලෝම නිසකේ ගහක් පමණුවත් නොවරද්දා ගල් පටියකින් ගල් විදින්නට පුළුවන් අයය.

17 බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය.

18 ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්නට අපෙත් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යුදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.

19 ඉශ්‍රායෙල් පුත්‍රයෝ උදය නැගිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳ ගත්තෝය.

20 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ බෙන්යමින්ට විරුද්ධව යුද්ධයට ගොස් ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධව සටනට පිළිවෙළින් සිටියෝය.

21 එවිට බෙන්යමින් පුත්‍රයෝ ගිබියායෙන් පිටත්ව අවුත් ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් මිනිසුන් විසි දෙදාහක් විනාශකර බිම හෙළුවෝය.

22 සෙනහ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය.

23 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.

24 ඉශ්‍රායෙල් පුත්‍රයෝ දෙවෙනිදා බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ළංවුණෝය.

25 එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය.

26 එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනහද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඩමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය.

27 ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්නදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.

28 (ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලියාසර්ගේ පුත්‍රවූ පීතෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේද: යන්න, මක්නිසාද හෙට ඔවුන් ඔබ සැම අතට පාවාදෙන්නෙමි කීසේක.

29 ඉශ්‍රායෙල්වරුද ගිබියා වටකර මිනිසුන් සහවා සිටෙවූවෝය.

30 තුන්වෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ගොස් වෙන වතාවලදී මෙන් ගිබියා ළඟ පිළිවෙළින් සිටගත්හ.

31 බෙන්යමින් පුත්‍රයෝ සෙනහට විරුද්ධව පිටතට අවුත් නුවරින් ඇත් වී, වෙන වතාවලදී මෙන් සෙනහට පහරදෙන්නට පටන්ගෙන, කෙතෙහි බෙතෙල්ටත් ගිබියාටත් යන මාවත් දෙකේදී ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දෙනෙක් පමණ මැරුවෝය.

32 පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඇත්කොට මාවත්වලට පමුණුවාගනිමුයි කීවෝය.

33 එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ තමුන් සිටි තැනින් නැගිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිටගත්තෝය. සැහව් බලා සිටි ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ ස්ථානයවූ ගිබියාහි පිට්ටනියෙන් නික්ම ආවෝය.

34 සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් දසදාහක් ගිබියා ඉදිරිපිටට ආවෝය, සටනද බලතර විය. නමුත් විපත තමුන්ට ළංවූ බව ඔව්හු නොදැන සිටියාහ.

35 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය.

- 36 නමුත් පරාජය වෙන බව බෙන්යමින් පුත්‍රයෝ දුටුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ වනාහි නමුත් විසින් ගිබියා ළඟ සහවා සිටුවූ මනුෂ්‍යයන් විශ්වාසකළ නිසා බෙන්යමින්වරුන් ඉදිරියෙන් ගියෝය.
- 37 සැහව් සිටි මිනිස්සුද ඉක්මන්කොට ගිබියාට විරුද්ධව වෙගයෙන් පැතිර ගොස් මුළු නුවරට කඩුමුවහතින් පහර දුන්නෝය.
- 38 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද සැහව් උන් අයද අතරේ නියමකරගත් ලකුණ නම නුවරින් මහත් දුම කඳක් නැග්වීමය.
- 39 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සටන්දී හැරුණෝය, බෙන්යමින්වරු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට පහරදෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙක් පමණ මරා: පළමුවෙනි සටන්දී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජයවෙනවායයි කීවෝය.
- 40 එහෙත් දුම කණුවක් වී ධූමය නුවරින් නගින්නට පටන්ගත්තේය, බෙන්යමින්වරු පස්සට හැරී බැලූ කල නුවර හැමතැනින්ම දුම අහසට නගිනවා දුටුවෝය.
- 41 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද හැරුණෝය. එවිට බෙන්යමින් මනුෂ්‍යයෝ විපත තමුත් පිටට පැමිණ තිබෙන බව දැක කැලඹී,
- 42 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝය; එහෙත් සටන ඔවුන් පසු පස්සෙහි බලවත්ව පැවතුණේය; නුවරවලින් පිටතට ආ තැනැත්තෝ මැඩවුණා වූ අයින් විනාශකළෝය.
- 43 ඔවුහු බෙන්යමින්වරුන් හැම අතින් වටකරගන, නැගෙනහිරින් ගිබියාට පැමිණෙන තුරු ඔවුන් පස්සේ එළවාගන ගොස්, ඔවුන් නැවතුණ තැනදී ඔවුන් පාගාදැමුවෝය.
- 44 මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දහස්ක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.
- 45 ඔවුහු හැරී කාන්තාරයෙහි තිබෙන රිමමොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය.
- 46 මෙසේ බෙන්යමින්වරුන්ගෙන් ඒ දවසේදී වැටුණු, කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝ විසි පන්දහසක්ය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.
- 47 නමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිමමොන් පර්වතයට පලාගොස් රිමමොන් පර්වතයෙහි භාර මාසයක් සිටියෝය.
- 48 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නැවත බෙන්යමින් පුත්‍රයන් ළඟට හැරී ඇවිත්, නුවර මිනිසුන්ටද ගවයන්ටද තමුන්ට සමබවූ සියල්ලන්ටද කඩුමුවහතින් පහරදී, ඔවුන්ට සමබවුණු සියලු නුවරවල්ද ගිනිලෑවෝය.

පරිවෘත්තය 21

- අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට හාර්යාකොට නොදෙන්නෙමුයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.
- 2 සෙනහ බෙතෙල්ට පැමිණ එහි සවස්වන තෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි හිඳ ගබ්දනගා මහත් හැඩිමකින් හැඩුවෝය.
- 3 ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්ස, අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩුවෙන හැටියට මේ කාරණය ඉශ්‍රායෙල්හි සිද්ධවුණේ මක්නිසාදැයි ඔවුහු කීවෝය.
- 4 පසුවදා සෙනහ අලුයම නැගිට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකළෝය.
- 5 ඉශ්‍රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවෙ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට තේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය.
- 6 ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිදිනලද්දේය.

- 7 ඔවුන්ගෙන් ඉතුරුව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන්කොට නොදෙන හැටියට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවුලෙමුයයි කීවෝය.
- 8 තවද ඔවුහු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්‍රාට නාවේ කොයි එකදැයි අසා යාබේෂ්-ගිලියාද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.
- 9 මක්නිසාද සෙනඟ ගණන්කළ විට යාබේෂ්-ගිලියාද් වැසියන්ගෙන් කවුරුවත් එහි නැති බව පෙනුණේය.
- 10 සභාව ඉතා වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින් ඔවුන්ට අණකොට: ඔබ සැම ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව යාබේෂ්-ගිලියාද්හි වැසියන්ට කඩුළුවහනින් පහරදීපල්ලා.
- 11 ඔබ සැම විසින් කළ යුතු දේ නම් සියලු පුරුෂයන්ද පුරුෂයන් සමඟ සයනය කළ සියලු ස්ත්‍රීන්ද මුළුමනින්ම විනාශකරදැමීමයයි කීවෝය.
- 12 පුරුෂයෙකු සමඟ සයනය කිරීමෙන් ඔහු හැදින නොගත් කන්‍යා යෞවනියන් භාර සියයක් යාබේෂ්-ගිලියාද් වැසියන් අතරේ ඔවුන්ට සමබව, කානාන් දේශයේ ෂිලෝහි තිබුණ කඳවුරට ඔවුන් ගෙනාවෝය.
- 13 එවිට රිමමොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරනට මුළු සභාව මිනිසුන් හැරියාය.
- 14 එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔවුහු යාබේෂ්-ගිලියාද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.
- 15 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බිඳීමක් කළ නිසා සෙනඟ බෙන්යමින් ගැන ගෝකවූහ.
- 16 එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය.
- 17 තවද ඔවුහු කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්යමින්හි ගැලවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය.
- 18 එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුලෝයයි කීවෝය.
- 19 තවද ඔවුහු කථාකොට: බෙතෙල්ට උතුරෙන්ද බෙතෙල් සිට ඡෙකෙමට යන මාවතට නැගෙනහිරෙන්ද ලෙබොනාට දකුණෙන්ද තිබෙන ෂිලෝහිදී අවුරුදුපතා ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේයයි කියා,
- 20 ඔවුහු බෙන්යමින් පුත්‍රයන්ට අණකරමින්: ඔබ සැම ගොස් මිදිවතුටල සැහවී සිට,
- 21 ෂිලෝහි දූවරුන් නටනට පිටතට ආවොත් ඔබ සැම මිදිවතුටලින් නික්ම ඇවිත් එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක් අල්ලාගත බෙන්යමින් රටට යන්න.
- 22 ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරනට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනව්; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, ඔබ සැමත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් ඔබ සැම වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.
- 23 බෙන්යමින් පුත්‍රයෝ එසේ කොට නැටූ තැනැත්තියන්ගෙන් තමුන්ගේ ගණන ලෙස තමුන්ට භාර්යාවන් අසුකරගෙන, තමුන්ගේ උරුමයට හැරිගොස්, නුවරවල් ගොඩනගා එහි විසුවෝය.
- 24 එකල ඉශ්‍රායෙල් පුත්‍රවූ සියලු මනුෂ්‍යයෝ තමතමුන්ගේ ගෝත්‍රයද පෙළපතද කරා ගියෝය, එතනින් එකිනෙකා තමතමාගේ උරුමයට පිටත්ව ගියේය.
- 25 ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.